



නැණ සයුර අධ්‍යාපනික වැඩසටහන  
ලංතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
සරසවි පිටිසුම අත්වල - 2022



රසායන විද්‍යාව |


13 ශේෂීය

කාලය: පැය: 2

- \* ගොකු යන්තු භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
- \* සාර්වතු වායු නියතය,  $R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$
- \* ආච්‍යාච්‍යා නියතය,  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$

## 22 A/L අභි [papers group]


01. මින් කවර සංයෝගයක දී ඔක්සිජන් සිය උපරිම ඔක්සිකරණ තත්ත්වයේ පවතී ඇ?
1.  $\text{RbO}_2$
  2.  $\text{H}_2\text{O}$
  3.  $\text{H}_2\text{O}_2$
  4.  $\text{OCl}_2$
  5.  $\text{OF}_2$
02. පහත සංයෝගයේ අංකනය කර ඇති පරමාණුවල මුහුමිකරණ අවස්ථා පිළිවෙළින්
- $$\text{H}_2\overset{\underset{\text{OH}}{\text{C}}}{\overset{\text{CH}}{\text{C}}}=\overset{\text{O}}{\text{C}}$$
1.  $\text{sp}^2, \text{sp}^2, \text{sp}^2, \text{sp}^3$
  2.  $\text{sp}^2, \text{sp}^2, \text{sp}^3, \text{sp}^3$
  3.  $\text{sp}^2, \text{sp}, \text{sp}^2, \text{sp}^3$
  4.  $\text{sp}^2, \text{sp}^2, \text{sp}^2, \text{sp}^2$
  5.  $\text{sp}, \text{sp}, \text{sp}, \text{sp}^3$
03.  $\text{K}_2\text{S}_2\text{O}_x$  යන සංයෝගයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 36.0% වේ. මෙහි අඩංගු බහු පරමාණුක ඇනායනයේ සූත්‍රය (සා.ප.ස්. K = 39, O = 16, S = 32)
1.  $\text{S}_2\text{O}_3^{2-}$
  2.  $\text{S}_2\text{O}_5^{2-}$
  3.  $\text{S}_2\text{O}_7^{2-}$
  4.  $\text{S}_2\text{O}_8^{2-}$
  5.  $\text{SO}_3^{2-}$
04. යම් තත්ත්වයක් යටතේ දී නයිල්‍යික් අම්ලය, කොපර ලෝහය සමඟ ප්‍රතික්‍රියා කර 2:3 මුළු අනුපාතයෙන් යුතුව  $\text{NO}$  හා  $\text{NO}_2$  සාදයි. අදාළ තුළිත සම්කරණයේ දී (සරල ම පුරුණ සංඛ්‍යාවලින් තුළිත කළ විට)  $\text{Cu}$  හි සංගුණකය
1. 2
  2. 3
  3. 6
  4. 8
  5. 9
05. එක්තරා ඇමෝෂ්නියම් ලවණ්‍යක්, ජලය හා වායුවක් එකම එල ලෙස ලබා දෙමින් පුරුණ තාප වියෝගනයට භාජනය වේ. මුක්ත වන වායුව නයිල්‍යික් හෝ ඇමෝෂ්නියා හෝ නොවේ. ඇමෝෂ්නියම් ලවනයේ අන්තර්ගත ඇනායනය වන්නේ,
1.  $\text{SO}_4^{2-}$
  2.  $\text{NO}_3^-$
  3.  $\text{Cr}_2\text{O}_7^{2-}$
  4.  $\text{NO}_2^-$
  5.  $\text{CO}_3^{2-}$
06. X නැමැති සංයෝගය ජලයේ දිය කර වැඩිපුර  $\text{NaOH}$  දැමු විට පුදු අවක්ෂේපයක් ලැබුණි. X තනුක  $\text{HCl}$  සමඟ ප්‍රතික්‍රියා කර තු විට පිට තු වායුව ආම්ලික  $\text{K}_2\text{Cr}_2\text{O}_7$  දාවණයක පැහැද වෙනස් කළේය. X විය හැක්කේ මින් කුමක්ද?
1.  $\text{Mg}(\text{NO}_3)_2$
  2.  $\text{MgSO}_3$
  3.  $\text{Al}_2\text{S}_3$
  4.  $\text{CaCO}_3$
  5.  $\text{CuSO}_4$




$A_{(g)}$  0.6mol හා  $B_{(g)}$  1.0 mol පරිමාව  $1\text{dm}^3$  වූ සංචාර භාර්තයකට ඇතුළු කර පද්ධතිය සම්බුද්ධතාවයට එළඹීමට ඉඩ හැරිය විට  $D_{(g)}$  0.4mol සැදුණී. ප්‍රතික්‍රියාවේ සම්බුද්ධතා නියතය  $K_c \text{ mol}^2\text{dm}^{-6}$  අගය වන්නේ,

1. 8.0      2. 1.20      3. 0.67      4. 0.08      5. 0.04


## 22 A/L අභි [ papers group ]



$C_2H_{4(g)} + 3O_{2(g)} \longrightarrow 2CO_{2(g)} + 2H_2O_{(l)} \quad \Delta H = -1411 \text{ KJmol}^{-1}$  මෙම දෙනයේ දී දුට අවස්ථාවේ පවතින ජලය වෙනුවට වායුමය අවස්ථාවේ පවතින ජලය සැදේ නම්  $\Delta H = -1323 \text{ KJmol}^{-1}$  වේ.



1. -1411      2. -1367      3. -1279  
4. -44      5. +44



1. පළමු කාණ්ඩයේ සියලුම මුලදුවායන්ගේ කාබන්ට ජල ආවාතා වේ.
2. දෙවන කාණ්ඩයේ මුලදුවා සාදන සල්ගයිට වල ජල ආවාතාවය කාණ්ඩයේ පහළට යන විට අඩු වේ.
3. දෙවන කාණ්ඩයේ මුලදුවා සාදන පොස්පේට සියලුල ජල ආවාතා වේ.
4. පළමු කාණ්ඩයේ සියලුම මුලදුවා සාදන හයිඩිරෝක්සයිඩ් ජල ආවාතා වේ.
5. දෙවන කාණ්ඩයේ මුලදුවා සාදන තොර්මෙට වල ජල ආවාතාවය කාණ්ඩයේ පහළට යන විට අඩු වේ.




1. ආවර්තනය ඔස්සේ වමේ සිට දකුණට යන විට ජල විවිධේන හැකියාව වැඩි වේ.
2.  $AlCl_3$  සහ සංයුෂ්‍ර සංයෝගයක් වන අතර ජලයේ දුවණය විමෙන් මාධ්‍ය ආම්ලික වේ.
3.  $SCl_2$  ජලයේ දුවණය විමෙන් සැදෙන ආවාතා ආම්ලික වේ
4.  $SiCl_4$  ජලය සමග ප්‍රතික්‍රියා කර  $HCl$  ආම්ලය සාදයි
5.  $NaCl$  හා  $MgCl_2$  අයනික සංයෝග වන අතර ජලයේ දුවණය විමෙන් මාධ්‍ය හාෂ්මික වේ.



මෙහිදි භාර්තයේ පිඛිනය  $4 \times 10^5 \text{ Pa}$  නම් සම්බුද්ධතා සඳහා  $K_c$  අගය වන්නේ,

1.  $0.04 \text{ moldm}^{-3}$       2.  $0.4 \text{ moldm}^{-3}$       3.  $40 \text{ moldm}^{-3}$   
4.  $4 \times 10^5 \text{ moldm}^{-3}$       5.  $0.16 \text{ moldm}^{-3}$



1. 0.01      2. 1.20      3. 100      4. 150      5. 2.98

13. මෙම සංයෝග සලකන්න.

- A.  $\text{NH}_3$       B.  $\text{CH}_3\text{NH}_2$       C.  $\text{C}_2\text{H}_5\text{NH}_2$       D.  $\text{C}_6\text{H}_5\text{NH}_2$       E.  $(\text{CH}_3)_2\text{NH}_2$

මෙම සංයෝග වල හාජ්මික ප්‍රහලදාව වැඩිවන ආකාරය වන්නේ.


1.  $\text{A} < \text{C} < \text{D} < \text{E} < \text{B}$       2.  $\text{D} < \text{B} < \text{E} < \text{A} < \text{C}$       3.  $\text{C} < \text{A} < \text{B} < \text{D} < \text{E}$   
4.  $\text{D} < \text{A} < \text{B} < \text{C} < \text{E}$       5.  $\text{E} < \text{A} < \text{C} < \text{D} < \text{B}$

14.  $25^\circ\text{C}$  ජලයේ අල්ප වශයෙන් දාවත  $\text{B}(\text{OH})_2$  දාවණයක  $\text{PH}$  අගය  $10.25$  කි. $25^\circ\text{C}$  දී  $\text{B}(\text{OH})_2$  හි දාවතනා ගුණිකය සෞයන්න. ( $25^\circ\text{C}$  දී  $K = 1 \times 10^{-4}$   $\text{mol dm}^{-3}$  වේ.)

1.  $4.25 \times 10^{-12}$       2.  $2.81 \times 10^{-12}$       3.  $1.5 \times 10^{-10}$   
4.  $6.37 \times 10^{-10}$       5.  $4.63 \times 10^{-10}$

15. K.L.N.M නම් දී 4 ක් උෂ්ණත්වය සමග සංතාප්නේ වාෂ්ප පිබනය වෙනස් වන අයුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ.

අනුමිලිවෙන් K,L,M,N විය හැක්කේ



1. එතනොල්, ජලය, එතිලින් ග්ලයිකෝල්, බයිඩ්තිල් රුකර  
2. රසදිය, බයිඩ්තිල්රුකර, එතනොල්, එතිලින් ග්ලයිකෝල්  
3. බයිඩ්තිල්රුකර, එතනොල්, එතිලින් ග්ලයිකෝල්, ජලය  
4. එතිලින් ග්ලයිකෝල්, එතනොල්, ජලය, රසදිය  
5. එතනොල්, ජලය එතිලින් ග්ලයිකෝල්, බයිඩ්තිල් රුකර


16. කාබනික සංයෝගයක් පහත ගුණ දක්වයි.

1. එය වෙටරාක්ලෝරොමෝන් තුළ වූ බෝර්මින් දියර අවරුණ කරයි.  
2. එය ඇල්කොහොලිය  $\text{KOH}$  සමග ප්‍රතිත්ව්‍යාකර  $\text{C} = \text{C}$  ද්වීත්ව බන්ධන දෙකක් ඇති සංයෝගයක් සාදයි.  
3. එය ජලය ක්ෂාරයක් සමග රත්කළ විට ඇල්කොහොලිය  $-\text{OH}$  කාණ්ඩ දෙකක් ඇති සංයෝගයක් සාදයි.  
එම කාබනික සංයෝගයේ ව්‍යුහ සූත්‍රය විය හැක්කේ  
1.  $\text{ClCH}_2\text{CH}_2\text{CH} = \text{CHCOOH}$       2.  $\text{ClCH}_2\text{CH}_2\text{CH} = \text{CHCH}_2\text{OH}$       3.  $\text{BrCH}_2\text{CH}_2\text{CH}_2\text{COCl}$   
4.  $\text{HOCH}_2\text{CH} = \text{CHCH}_2\text{CH}_2\text{OH}$       5.  $\text{CH}_2 = \text{CHCH} = \text{CHCHCl}_2$

17. මෙතිල් බෙන්සින්, බෙන්සොයික් අම්ලය හෝ බෙන්සොල්ට් ඇනායනය බවට ඔක්සිකරණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රතිකාරකය වන්නේ

1. ක්ලෝරීන්  
2. සාන්ද  $\text{HNO}_3$  සහ සාන්ද  $\text{H}_2\text{SO}_4$  මිශ්‍රණයක්  
3. හයිඩ්රිජන් පෙරෝක්සයිඩ්  
4. ක්ෂාරය  $\text{KMnO}_4$   
5. අයඩින් සහ  $\text{NaOH}$  වල ජලය දාවණයක්

18. දෙන ලද උෂ්ණත්වයක දී දායි සංචාර හා ජනයක පවතින පහත සම්බුද්ධතාවය සලකන්න.



$\text{O}_2$  වායුව අමතර ප්‍රමාණයක් හා ජනය තුළට ඇතුළු කළ විට  $\text{SO}_2$  හා  $\text{SO}_{3(g)}$  හි සාන්දුණය පිළිවෙළින්,


- |                     |                            |
|---------------------|----------------------------|
| 1. වැඩිවේ. වැඩිවේ.  | 2. අඩු වේ. අඩු වේ.         |
| 3. වැඩි වේ. අඩු වේ. | 4. වෙනස් නොවේ. වෙනස් නොවේ. |
| 5. අඩු වේ. වැඩි වේ. |                            |

19.  $2\text{P}_{(g)} \longrightarrow \text{Q}_{(g)}$  යන මුළුක ප්‍රතික්‍රියාව දායි සංචාර බදුනක තියත උෂ්ණත්වයේ දී සිදු වේ. බදුනේ ආරම්භක පිඩිනය  $a$  හහ ප්‍රතික්‍රියාවේ සිපුතාව ආරම්භක අගයෙන් 50% වන විට පිඩිනය  $b$  වේ. පහත සඳහන් කුමක් මගින්  $\frac{b}{a}$  සඳහා නිවැරදි අගය ලැබේ ඇ?

- |  |  |                                |
|--|--|--------------------------------|
| 1. $\frac{b}{a} = \frac{\sqrt{2}}{1+\sqrt{2}}$ | 2. $\frac{b}{a} = \frac{1+\sqrt{2}}{2\sqrt{2}}$  | 3. $\frac{b}{a} = \frac{1}{2}$ |
| 4. $\frac{b}{a} = \frac{1}{\sqrt{2}}$          | 5. $\frac{b}{a} = \frac{\sqrt{2}-1}{1+\sqrt{2}}$ |                                |

## 22 A/L අභි [papers group]

20. X හා Y බල්බ දෙකේ A හා B පරිපුරුෂ වායු අඩංගු වේ.



කපාවය විවාත කළ පසු වායුන් එකිනෙක සම්පුරුෂ මිශ්‍ර වේ. සම්බන්ධිත පද්ධතිය තුළ උෂ්ණත්වය  $T_3$  වේ. එහිදී A වායුවේ පිඩිනය වන්නේ,

- |                                     |                                     |                                |
|-------------------------------------|-------------------------------------|--------------------------------|
| 1) $\frac{P_1V_2T_3}{T_1(V_1+V_2)}$ | 2) $\frac{P_1V_1T_3}{T_1(V_1+V_2)}$ | 3) $\frac{P_1P_2V_2}{T_2+T_1}$ |
| 4) $\frac{P_1V_1T_3}{T_1V_2}$       |                                     |                                |
| 5) $\frac{P_1P_2V_1}{(V_1+V_2)T_3}$ |                                     |                                |

21. A, 0.6 mol හා B මෙළ 0.4 ක් අඩංගු ජලය දාවණය  $500\text{cm}^3$  hexane  $200\text{cm}^3$  සමඟ එකතු කර සොලවා සම්බුද්ධ වීමට ඉඩ ලබා දේ. එහිදී ජලය කළාපයේ පහත සම්බුද්ධය ඇති වේ. A පමණක් කළාප දෙකෙහිම ව්‍යාප්ත වේ.



hexane හා ජලය අතර ව්‍යාප්ති සංග්‍රහකය 4 ක් වන අතර  $[A]_{\text{hex}} = 1\text{moldm}^{-3}$  නම් ජලය කළාපයේ සම්බුද්ධය සඳහා  $K_c$  ගණනය කරන්න.






- |   |  |   |
|---|--|---|
| 1. $100 \text{ dm}^3 \text{ mol}^{-1}$  | 2. $8.8 \text{ dm}^3 \text{ mol}^{-1}$ | 3. $0.25 \text{ dm}^3 \text{ mol}^{-1}$ |
| 4. $1.54 \text{ dm}^3 \text{ mol}^{-1}$ | 5. $72 \text{ dm}^3 \text{ mol}^{-1}$  |   |

22.  $\text{NH}_4\text{Cl}$  5.35g ස්කන්ධයක් ජලයේ දියකර දාවන 250cm<sup>3</sup> පිළියෙළ කරන ලදී. ඉන් ලබාගත් 100cm<sup>3</sup> ත පරිමාවක් එකතු කළ විට ලැබෙන ස්වාරක්ෂක දාවනයේ 25°C දී PH අය සොයන්න.

$$\text{NH}_4\text{OH } K_a = 1 \times 10^{-5} \text{ moldm}^{-3}$$

01. 10.01      02. 7.25      03. 6.4      04. 12.22      05. 9.48






23.  $\text{CH}_3\text{CH}=\text{CH}-\text{C}_6\text{H}_4-\text{OH}$  යන සංයෝගය HBr  
සමග ප්‍රතික්‍රියා කළවිට ලැබෙන්නේ,



## 22 A/L අභි [ papers group ]

24. R නමැති සංයෝගය පහත ගුණ දක්වයි.

1. එය උදාහිත වේ.
2. එය 2,4 - dinitrophenylhydrazone සමග තැකිලිපාට අවක්ෂේපයක් ලබා දෙයි.
3. එය සිසිල් අවස්ථාවේ දී  $\text{PCl}_5$  සමග ප්‍රතික්‍රියා වී හයිඩිරජන් ක්ලෝරයිඩ් වාෂ්පය මුදා හරි R විය හැක්කේ,



25. මින් කවරක් ගිනෝල්වලට වඩා ආම්ලික වන අතරම එතනොයික් අම්ලය තරම් ආම්ලික තොට්වී ද?

1.  $\text{CH}_3\text{CH}_2\text{OH}$
2.  $\text{C}_6\text{H}_5\text{CH}_2\text{OH}$
3.  $\text{ClCH}_2\text{COOH}$
4.  $\text{CH}_3\text{COOCH}_3$
5.  $\text{H}_2\text{CO}_3$

26. එතනොල්, එතිල් එතනොල්ට තුළ දියවනවාට වඩා තොදින් ජලයේ දිය වේ. මේ සඳහා ජේතුව වන්නේ

1. එතනොල් ඉළුවිය අණුවක් වුව ද එතිල් එතනොල්ට නිරුවුවිය අණුවකි.
2. එතනොල් නිරුවුවිය අණුවක් වුව ද එතිල් එතනොල්ට ඉළුවිය අණුවකි.
3. එතනොල්වල OH කාණ්ඩයේ අඩංගු H පරමාණුව සහ ජල අණුවක ඇති ඔක්සිජන් පරමාණුව අතර හයිඩිරජන් බන්ධන හට ගනී.
4. එතනොල්වල OH කාණ්ඩයේ අඩංගු H පරමාණුව සහ ජල අණුවක ඇති H පරමාණුව අතර හයිඩිරජන් බන්ධන හට ගනී.
5. එතනොල්වලට හයිඩිරජන් සහ එතොක්සයිඩ් අයන බවට විසටනය විය හැකි වූව ද එතිල් එතනොල්ට වලට විසටනය විය නොහැකිය.

27. 298K දී විහව අනුත්මණය  $1 \text{ v cm}^{-1}$  යටතේ  $\text{K}^+(aq)$ ,  $\text{Na}^+(aq)$ ,  $\text{H}^+(aq)$  හා  $\text{OH}^-(aq)$  යන අයන වල වේගය වැඩිවෙන අනුමිලිවෙල වන්නේ,

1.  $\text{Na}^+ < \text{K}^+ < \text{OH}^- < \text{H}^+$
2.  $\text{Na}^+ < \text{K}^+ < \text{H}^+ < \text{OH}^-$
3.  $\text{OH}^- < \text{H}^+ < \text{Na}^+ < \text{K}^+$
4.  $\text{OH}^- < \text{H}^+ < \text{K}^+ < \text{Na}^+$
5.  $\text{OH}^- < \text{K}^+ < \text{H}^+ < \text{Na}^+$

28. විද්‍යුත් රසායනික කෝප සම්බන්ධයෙන් සත්‍ය වනුයේ,

1. ලෙක්ලාන්ට් කෝපයේ විද්‍යුත් විවිධේදය  $\text{NH}_4\text{Cl}$  පමණක් වන අතර කැනෝබයේ දී  $\text{MnO}_2$  සැදීම සිදුවේ.
2. ලෙඩි අම්ල අකිසුම්ලේටරයක කෝප ප්‍රතික්‍රියාව වන්නේ,  

$$2\text{PbSO}_{4(s)} + 2\text{H}_2\text{O}_{(l)} \longrightarrow \text{PbO}_{2(s)} + 4\text{H}_{(aq)} + \text{Pb}_{(s)}$$
3. ප්‍රාථමික බැනියෙල් කෝපයේ ධන අගුය  $\text{Zn}$  වේ.
4. බැනියෙල් කෝපයේ ඇතොත් ප්‍රතික්‍රියාව වන්නේ,  $\text{Zn}_{(s)} \longrightarrow \text{Zn}_{(aq)}^{+2} + 2e$
5. ලෙඩි අම්ල ඇකිසුම්ලේටරයක  $\text{Pb}$  ධන අගුය වේ.

29. A හා B නම් දී 2ක් අඩංගු පරිපූර්ණ දුවනයක් වාෂ්පය සමග සමතුලිතව පවති. දී A හා B 0.2mol හා B 0.3mol අඩංගු වන අතර එම උෂ්ණත්වයේ දී A හා B අඩංගු වන අතර එම උෂ්ණත්වයේ දී A හා B අඩංගු මිශ්‍රණයේ මූල පිඩිනය 2 atm වේ. A හා B වල සංතාප්ත වාෂ්ප පිඩින විය හැක්කේ,

1. 1.5 atm හා 2atm
2. 4 atm හා 2atm
3. 3.5 atm හා 1atm
4. 2.5 atm හා 1.5atm
5. 3.5 atm හා 1atm

30.  $\text{CN}^-$  අයන ඇති විට කිටෙන  $\text{HCN}$  සමග ප්‍රතික්‍රියා වේ. මේ ප්‍රතික්‍රියාවේ දී රැකිමේට මිශ්‍රණයක් නොසාදන්නේ මින් කවර කිටෙනය ද?


1.  $\text{CH}_3 \text{CH}_2 \text{CH}_2\text{COCH}_3$
2.  $\text{CH}_3 \text{CH}_2 \text{COCH}_2 \text{CH}_3$
3.  $\text{CH}_3 \text{CH}_2 \text{CH}_2 \text{CH}_2\text{COCH}_3$
4.  $\text{CH}_3 \text{CH}_2 \text{CH}_2\text{COCH}_2 \text{CH}_3$
5.  $\text{ClCH}_2 \text{CH}_2\text{COCH}_2 \text{CH}_3$

# 22 A/L අභි [ papers group ]

- අංක (31) - (40) ප්‍රශ්න වලට උපදෙස් පිළිතුරු ලක්ෂණ කරන්න.

(1)	(2)	(3)	(4)	(5)
(a) සහ (b) පමණක් නිවැරදි ය.	(b) සහ (c) පමණක් නිවැරදි ය.	(c) සහ (d) පමණක් නිවැරදි ය.	(d) සහ (a) පමණක් නිවැරදි ය.	වෙනත් ප්‍රතිචාර එකක් හෝ සංඛ්‍යාවක් හෝ නිවැරදිය.

31. මින් කවරක්  $\text{LiAlH}_4$  මගින් ප්‍රාථමික ඇල්කොහොලයක් බවට ඔක්සිජිනය වේද?



22 A/L අභිජන ප්‍රාථමික ප්‍රශ්න [papers group]

32. ඇසිටිලිනිකරණයට (එතනොයිලිකරණයට) ලක්වන්නේ එහත කවර සංයෝගයද? / සංයෝග ද?

- a.  $\text{CH}_3\text{CH}_2\text{NH}_2$       b.  $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$       c.  $\text{CH}_3\text{COOH}$       d.  $\text{CH}_3\text{COCH}_3$

33. ගල් අගුරු දහනයේ දී කාබන් හා සල්ංර්වල ඔක්සයිඩ් අප වායුන් ලෙස පරිසරයට නිදහස් වේ. මෙවැනි දූෂක පරිසරයට තිබුන් වීම වැළැක්වීම සඳහා යොදාගත්තා එක් ක්‍රමයක් වන්නේ ගල් අගුරුවලට  $\text{CaCO}_3$  එක් කිරීම ය. ගල් අගුරු දහනය ව විට  $\text{CaCO}_3$  ද දහනය වී  $\text{CaO}$  සාදයි. වායුගෝලීය දූෂණය වැළැක්වීමට හේතු වන්නේ කවර ප්‍රතික්‍රියාව ද? ප්‍රතික්‍රියා ද?

- a.  $\text{CaO}$ ,  $\text{SO}_2$  සමග ප්‍රතික්‍රියා වී  $\text{CaSO}_3$  සාදයි  
b.  $\text{CaO}$ ,  $\text{SO}_2$  හා වාතය සමග ප්‍රතික්‍රියා වී  $\text{CaSO}_4$  සාදයි  
c.  $\text{CaO}$ ,  $\text{CO}$  සමග ප්‍රතික්‍රියා වී  $\text{CaSO}_3$  සාදයි  
d.  $\text{CO}$  හා  $\text{SO}_2$  ප්‍රතික්‍රියා වී  $\text{CS}_2$  සාදයි.

34. ඕසේන් ස්තරයට හානි පැමිණවිය ගැක්කේ මින් කවරක් විසින්ද?

- a.  $\text{CO}_2$       b.  $\text{C}_2\text{H}_5\text{F}$       c.  $\text{C}_2\text{F}_3\text{Cl}_3$       d.  $\text{NO}$

35. තනුක  $\text{H}_2\text{SO}_4$  සමග රත් කළ විට ආම්ලික වායුවක් ද, තනුක  $\text{NaOH}$  සමග රත් කළ විට භාෂ්මික වායුවක් ද ලබා දෙන්නේ මින් කුමන සංයෝගය / සංයෝග ද?

- a)  $\text{Pb}(\text{NO}_3)_2$       b).  $(\text{NH}_4)_2\text{CO}_3$       c).  $\text{NH}_4\text{NO}_2$       d).  $(\text{NH}_4)_2\text{SO}_4$

36. ක්ෂාරිය  $\text{CrCl}_3$  ජලීය දාවණයකට  $\text{H}_2\text{O}_2$  බිංදු කිහිපයක් එක් කිරීමේදී පහත කුමන නිරික්ෂණය / නිරික්ෂණ ලැබිය ගැනීද?

- a) දාවණය කහ පැහැයට හැරේ  
b) දාවණයෙන් වායු බුඩු පිට වේ  
c) දාවනයේ දීම් පැහැය නැති වේ.  
d) දාවණයේ කොළ පැහැය නැති වේ

37. උත්පේරකයක් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ වන්නේ,

- උත්පේරකයක් මගින් ප්‍රතිච්ඡාවක එලදාව වැඩිකරයි.
- උත්පේරකයක් මගින් ප්‍රතිච්ඡාවක්සදහා අඩු ස්ක්‍රීයන හේතුෂක ඇති විකල්ප මාර්ගයක් සාදයි.
- උත්පේරකයක් මගින් තාපදායක ප්‍රතිච්ඡාවක මුදා හරින තාප ප්‍රමාණය වැඩි කරයි.
- උත්පේරකයක් නියත උෂ්ණත්වයේ දී සමතුලිත නියතය වෙනස් නොකරයි.

38. රසායනික සමතුලිතතාවට එලඹුණු පද්ධතියක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද?

- උත්පේරකයක් එකතු කළ වි සමතුලිත ලක්ෂය වෙනස් නොවේ.
- තාපදායක ඉදිරි ප්‍රතිච්ඡාවක උෂ්ණත්වය වැඩි කළ විට සමතුලිත ලක්ෂය ඉදිරියට යොමු වේ.
- නියත උෂ්ණත්වයක දී නිෂ්ප්‍රිය වාසුවක් එකතු කළ විට අණු අඩු දිගාවට සමතුලිත ලක්ෂය යොමු වේ.
- එකම උෂ්ණත්වයේදී සමතුලිතතාව ලබා ගැනීම සදහා ඕනෑම දිගාවකින් එය ආරම්භ කළ හැක.

39.  $P_B^0 < P_A^0$  වන A හා B වලින් සාදන ලද පරිපූර්ණ දාවණයක් සම්බන්ධයෙන් සත්‍ය වනුයේ,

- A හා B ඕනෑම සංයුතියක් සහිත දාවණයක් තපාංකය සංගුද්ධට A හි තපාංකයට වඩා අඩු වේ.
- A හා B හි සම මුවලිත මිගුණයක් සමග සමතුලිත පවතින B හි මුවල හාගය වැඩිය.
- A හා B හි ඕනෑම සංයුතියක් සහිත දාවණයක් සමග සමතුලිතව පවතින වාෂ්පයේ B හි මුවල හාගය ද්‍රව්‍ය කළාපයේ එහි මුවල හාගයකට වඩා අඩුය.
- A හා B ඕනෑම සංයුතියක් සහිත දාවණයක් සමග සමතුලිතව A හි මුවල හාගය B මුවල හාගයකට වඩා වැඩිය.

40. අම්ල හෝම ද්රේශක සම්බන්ධයෙන් සත්‍ය නොවන්නේ,

- ප්‍රබල අම්ල, ප්‍රබල හෝම අතර අනුමාපකයට වඩාත් සුදුසු ද්රේශකය තුළුමෝල් බිඟ වේ.
- $1 \times 10^{-2}$  mol dm<sup>-3</sup> NaOH අම්ල දාවණයකට මෙතිල්රේඩි යොදු විට කහ පැහැයෙන් දැකගත හැක.
- ප්‍රබල අම්ල - ප්‍රබල හෝම අනුමාපක සදහා මෙතෙල් ඔරේන්ත් සුදුසු නොවේ.
- පිනෝල්තලින් දුබල අම්ල + දුබල හෝම අනුමාපක සදහා සුදුසු ද්රේශකයක් වේ.

• අංක (41) - (50) දක්වා වූ ප්‍රශ්නවලට පහත උපදෙස් පරිදි පිළිතුරු ලකුණු කරන්න.

ප්‍රතිච්ඡාය	පළමුවැනි ප්‍රකාශය	දෙවැනි ප්‍රකාශය
(1)	සත්‍ය ය.	සත්‍ය වන අතර පළමුවැන්න නිවැරදි පහදා දෙයි.
(2)	සත්‍ය ය.	සත්‍ය වන නමුත් පළමුවැන්න නිවැරදි පහදා දෙයි.
(3)	සත්‍ය ය.	අසත්‍ය ය.
(4)	අසත්‍ය ය.	සත්‍ය ය.
(5)	අසත්‍ය ය.	අසත්‍ය ය .

22 A/L අභි [ papers group ]

	පළමුවැනි ප්‍රකාශය	දෙවැනි ප්‍රකාශය
41	ආම්ලිකෝන් $K_2Cr_2O_7$ දාවණයක් ඔක්සිකාරකයක් ලෙස ත්‍රියා කල විට ලැබෙන $Cr^{3+}$ අඩංගු දා වණය කොළ පැහැයක් ගනී.	$[Cr(H_2O)_6]^{3+}$ සංකීර්ණ අයනය අඩංගු ජලය දාවණය කොළ පැහැතිය
42	$Mg_3N_2$ හා $NH_4Cl$ යන මේවායේ සහ සංයෝග වෙන් කර හැඳුනා ගැනීමට ජලය $K_2HgI_4$ යොදා ගත හැක	$K_2HgI_4$ දා වණය කහ පැහැතිය
43	$1mol dm^{-3}$ $NaOH$ දාවණ $125cm^3$ සමඟ $1mol dm^{-3}$ $HCl$ දාවණයක් අනුමාපකයේ දී පිශේර්ප්‍රේලින් ඇතිවිට $25cm^3$ ද මෙතිල්ඩරේන්ස් ඇතිවිට $125cm^3$ වැය වේ.	$CO_3^{2-}$ අයනය ද්වී ආම්ලික හේමය ලෙස පියවර දෙකකින් ජල විවිධේනය වේ
44	පරිපූර්ණ වායුවක දී ඇති උෂ්ණත්වයක දී සියලුම වායු අණු වල වාලක ගක්ති එකම වේ.	වර්ග මධ්‍යනාඡ ප්‍රවේශය රදා පවතින්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මත පමණ
45	රසායනික පද්ධතියක් ගතික සමුළුතකාවයේ පවතින විට ඉදිරි ප්‍රතික්‍රියාවේ මෙන් ම පසු ප්‍රතික්‍රියාවේ ද $\Delta G$ සංඝ වේ	රසායනික පද්ධතියක් ගතික සමුළුතකාවයේ පවතින විට ඉදිරි ප්‍රතික්‍රියාව මෙන්ම පසු ප්‍රතික්‍රියාව ද සිද්ධාවෙන් පවතී
46	ඒතිල් මෙතනොළේ මූළි ප්‍රතිකාරකය සමඟ ප්‍රතික්‍රියාකර වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙයි	ඒතිල් මෙතනොළේ වල ද $C = O$ කාණ්ඩයක් ඇත.
47	ජලය බෝර්මින් හා විනයෙන් ගිනෝල් සහ ඇනිලින් වෙන් කර හැඳුනාගත නොහැකි ය.	ගිනෝල් මෙන් ම ඇනිලින් ද වැඩිපුර ජලය බෝර්මින් සමඟ ප්‍රතික්‍රියා කර සූදු අවක්ෂේප සාදයි.
48	ගිනෝල්වල ඉලෙක්ට්‍රෝග්‍රැෆික ආදේශ ප්‍රතික්‍රියා සිසුතාව බෙන්සින්වල ඉලෙක්ට්‍රෝග්‍රැෆික ආදේශ ප්‍රතික්‍රියා සිසුතාවයට වඩා වැඩි ය.	ගිනෝල්වල ඉලෙක්ට්‍රෝග්‍රැෆික ආකලන ප්‍රතික්‍රියාවල දී සැශේදන අතරමැදි කාබේකැටායනය වැඩි වුළු සංඛ්‍යාවක සම්පූර්ණ මුහුමකි.
49	ඩාරා උෂ්මකයක් මගින් යකඩ නිස්සාරණයේදී අමුදුව්‍යයක් ලෙස භුණුගල් ද හා විත කරයි.	භුණුගල් වියෝග්‍රනයෙන් ලැබෙන කාබන්බයොක්සයිඩ් වායුව යපස ඔක්සිහරණය සඳහා අත්‍යාවශ්‍ය වේ.
50	නයිට්‍රුජ්න් වායුව හරිතාගාර ආවරණයට හේතු නොවේ.	නයිට්‍රුජ්න් නිරඹුවීය ප්‍රෙශ්දයකි.

22 A/L අභි [ papers group ]



22 A/L අප්  
papers group



**නැගුණ සයුර අධ්‍යාපනික වැඩසටහන  
ලංතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
සරස්වි පිවිසුම් අත්වැල - 2022**




රසායන විද්‍යාව II

**13 ශේෂීය**

**කාලය: පැ: 3 මි:10**

- \* ආච්‍රේතිකා වගුවක් | 17 මුද්‍රාවෙහි සපයා ඇත.
- \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
- \* සාර්වත්‍ර වායු නියතය,  $R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$
- \* ඇව්‍යාචිරෝ නියතය,  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$
- \* මෙම උග්‍ර පත්‍රයට පිළිතුරු යැපයිමේ දී ඇල්කයිල් කාණ්ඩ සංක්මිත ආකාරයකින් තිරපෙනාය කළ ගැනී ය.



A කොටස - ව්‍යුහගත රට්තා

- \* සියලුම ප්‍රශ්නවලට මෙම උග්‍ර පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
- \* ඔබේ පිළිතුරු එක් එක් උග්‍ර පත්‍රයට ඉඩ සලසා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවත් බව ද දිරිය පිළිතුරු බලාපොරොත්තු නො වන බව ද සලකන්න.

B කොටස සහ C කොටස - රට්තා

- \* එක් එක් කොටසින් උග්‍ර දෙක බැංකින් තොරා ගනිමින් උග්‍ර හතරකට පිළිතුරු සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩුයි භාවිත කරන්න.
- \* සම්පූර්ණ උග්‍ර පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A, B සහ C කොටස්වලට පිළිතුරු, A කොටස මුළුන් නිශ්චිත පරිදි එක් පිළිතුරු පත්‍රයක් වන සේ අමුණා විභාග ගාලාධිපතිව භාර දෙන්න.
- \* උග්‍ර පත්‍රයකි B සහ C කොටස් පමණක් විභාග ගාලාවන් පිටතට ගෙන යා ගැනී ය.

රෝගීකරණය උග්‍ර පත්‍රය සඳහා රමණි

කොටස	උග්‍ර අංකය	මෙහු ලකුණු
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
C	8	
	9	
	10	
එකඟව		
සුරිගතය		

අවකාශ ලකුණු

ඉලක්කමෙන්	
අකුරිත්	


ඡෘත්තා අංක

උග්‍ර පත්‍ර පරික්ෂක 1	
උග්‍ර පත්‍ර පරික්ෂක 2	
පරික්ෂා කළේ :	
අධික්ෂණය කළේ :	

1. (a) පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය බව හෝ අසත්‍ය බව හෝ දක්වන්න.
- (i) ආවර්තනයක වමේ සිට දකුණට යන විට කැටායනවල මූලිකරණ බලය  
වැඩි වේ. ....
  - (ii)  $\text{HSO}_4^-$  අයනය සඳහා සම්පූර්ණ ස්ථායී ලුවිස් ව්‍යුහ තුනක් ඇදිය හැකිය. ....
  - (iii)  $\text{Na}^+$  අයනයට  $\text{Mg}^{2+}$  වඩා අයනය ස්ථායී වේ. ....
  - (iv) සංගුද්ධ ජලය තුළ අණු -අණු අතර H බන්ධන පමණක් ඇත. ....
  - (v) sp මුහුමිකරණ ක්‍රියාවලියක දී s ලක්ෂණ වැඩි වන විට, එහි විද්‍යාත් සාර්ථකාව  
වැඩි වේ. ....
  - (vi)  $\text{Cl}^-$  අයනය ඉලෙක්ට්‍රොනයක් මුක්න කිරීමේදී, ගක්නිය විමෝෂණය කරයි. ....

(ලක්ෂණ 2.4)

- (b) (i)  $\text{HNO}_4$  අණුව සඳහා වහාන් පිළිගත හැකි ලුවිස් ව්‍යුහය අදින්න. එහි සැකිල්ල පහත දක්වා ඇත.





## 22 A/L අරි [ papers group ]

(ලක්ෂණ 6.0)

- (ii) මෙම ලුවිස් ව්‍යුහය සඳහා තවත් ලුවිස් නින්- ඉටි ව්‍යුහ තුනක් අදින්න. ඔබ අදින ලද ව්‍යුහ වල  
ස්ථායීතාවය/අස්ථායීතාව පිළිබඳව දක්වන්න.

(ලක්ෂණ 8.0)

(iii) පහත දී ඇති ලුවිස් ව්‍යුහය සහ අංකනය කරන ලද ව්‍යුහය පදනම් කර ගනිමින් දී ඇති වගුව සම්පූර්ණ කරන්න.



(සෙශ්‍ය 2.0)

	M <sup>1</sup>	L <sup>2</sup>	K <sup>3</sup>	M <sup>4</sup>	K <sup>5</sup>
පරමාණුව වටා VSEPR යුගල් සංඛ්‍යාව					
පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය					
පරමාණුව වටා හැඩිය					
පරමාණුවේ මුහුමිකරණය					

- කොටස (iv) සිට (vi) දක්වා ඉහත (iii) කොටසෙහි දක්වා ඇති ලුවිස් ව්‍යුහය මත පදනම් වේ.

(iv) පහත දක්වා ඇති පරමාණු දෙක අතර ර බන්ධනය සැදිමට සහභාගි වන පරමාණුක/අණුක කාක්ෂික හැඳුනා ගන්න.

- |      |                                 |                      |                      |
|------|---------------------------------|----------------------|----------------------|
| I.   | M <sup>1</sup> – L <sup>2</sup> | M <sup>1</sup> ..... | L <sup>2</sup> ..... |
| II.  | L <sup>2</sup> – K <sup>3</sup> | L <sup>2</sup> ..... | K <sup>3</sup> ..... |
| III. | K <sup>3</sup> – M <sup>4</sup> | K <sup>3</sup> ..... | M <sup>4</sup> ..... |
| IV.  | M <sup>4</sup> – K <sup>5</sup> | M <sup>4</sup> ..... | K <sup>5</sup> ..... |

## 22 A/L අරි [ papers group ]

(සෙශ්‍ය 8)

(v) පහත දක්වා ඇති පරමාණු දෙක අතර π බන්ධනය සැදිමට සහභාගි වන පරමාණුක කාක්ෂික හැඳුනා ගන්න.

- |     |                                 |                      |                      |
|-----|---------------------------------|----------------------|----------------------|
| I.  | M <sup>1</sup> – L <sup>2</sup> | M <sup>1</sup> ..... | L <sup>2</sup> ..... |
| II. | K <sup>3</sup> – M              | K <sup>3</sup> ..... | M .....              |

(සෙශ්‍ය 4)

(vi) K, L,M සහ Q යන මූල ද්‍රව්‍ය හැඳුනා ගන්න.

(සෙශ්‍ය 4)

(c) පහත දී ඇති උච්ච තුළ ඇති අන්තර් අණුක බල වර්ගය/වර්ග දක්වන්න.

	ප්‍රාථමික අන්තර් ක්‍රියා	දිවිනියික අන්තර් ක්‍රියා	විද්‍යුත් සන්නායතාව	ඡල ආචාර්යාව
මිනිරන්				
SiO <sub>2</sub>				
KCl				
I <sub>2</sub>				
අයස්				

(ලක්ෂණ 2.0)

(02) පහත a) සිට d ) දක්වා ප්‍රශ්න A , B , C සහ D ලෙස නම් කර ඇති මුලුධ්‍ය / රසායනික විශේෂය හා සම්බන්ධ වේ.

a) A යනු පරමාණුක ක්‍රමාංකය 20 ට අඩු S ගොනුවේ මුලුධ්‍යයකි. A මුලුධ්‍යය ජලය සමග සෙමෙන් ප්‍රබල නොවන ලෙස ප්‍රතික්‍රියා කර භාෂ්මික උච්ච ප්‍රතික්‍රියා සාදීමින් වායුවක් පිට කරයි. A වාතයේ දහනය කළ විට පූදු පැහැති සනයක් සාදන අතර නයිටෝජන් වායුව සමග ප්‍රතික්‍රියා කර රතු පැහැති සනයක් සාදයි.

I. A මුලුධ්‍යය හඳුනාගන්න

II. A හි සම්පූර්ණ ඉලෙක්ට්‍රොන් වින්‍යාසය ලියන්න

III. පහන් සිල් පරික්ෂාවේදී A , ලබා දෙන වර්ණය කුමක්ද ?

IV. A වාතයේ දහනය කළ විට ලැබෙන පූදු පැහැති සනයේ රසායනික පූරුෂ කුමක්ද?

V. A , නයිටෝජන් වායුව සමග ප්‍රතික්‍රියා කර යාදන රතු පැහැති සනයේ රසායනික පූරුෂ කුමක්ද ?

VI. A හි ඉලෙක්ට්‍රොන් ලබා ගැනීමේ ගක්තිය , ආවර්තනා වගුවේ එම ආවර්තනයේම ඊට යාබද මුලුධ්‍යයේ එම අගයට වඩා වැඩිදී ? අඩු ද ? ඔබගේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න

22 A/L අඩි [papers group ]

b) B යනු P හා Q යන මුලුධ්‍ය දෙක පමණක් පිළිවෙළින් 1:4 අනුපාතයෙන් අඩංගු ඇතායනයකි. P හා Q මුලුධ්‍ය පිළිවෙළින් ආවර්තනා වගුවේ 3 වන හා 2 වන ආවර්තන වලට අයන් වන අතර ඒවායේ පරමාණුක ක්‍රමාංක 20 ට අඩු වේ. Q හි විද්‍යුත් සන්නායතාවය P හි විද්‍යුත් සන්නායතාවයට වඩා ඉහළ අගයක් ගනී. තුන්වන ආවර්තනයේ හයිඩිරෝක්සයයිඩ් අනුරින් , ඉතා ප්‍රබල ආම්ලික හයිඩිරෝක්සයයිඩයේ B අන්තර්ගත වේ.

I. B හඳුනාගන්න

II. B හි ලුවිස් නින් ඉටි ව්‍යුහය අදින්න

# 22 A/L අභි [ papers group ]

III. B ඇනායනයේ P හි බික්සිකරණ අවස්ථාව හා සංයුත්තාව කුමක්ද ?

බික්සිකරණ අවස්ථාව - ..... සංයුත්තාවය - .....

IV. B අන්තර්ගත වන බික්සි අම්ලයේ රසායනික පූතුය හා IUPAC නාමය ලියන්න

රසායනික පූතුය - .....

IUPAC නාමය - .....

c) C යනු 3d මුල්දවාක බික්සි ඇනායනයක පොටැසියම් ලවණයකි. එහි මුල්දවා 3 ක් අන්තර්ගත වන අතර ඒවා පිළිවෙළත් 1:1:4 අනුපාතයෙන් පවතී. C වර්ණවත් සංයෝගයක් වන අතර ප්‍රබල බික්සිකරකයක් ලෙස මෙන්ම ස්වයං ද්රැශකයක් ලෙස ද ක්‍රියාකරයි. Cහි ආමිලික දාවණයක් යොදා ගනිමින් ගෙරස් අයන දාවණයක සාන්දුණය නිර්ණය කළ හැක.

I. C හැඳුනාගන්න  
.....

II. ගෙරස් අයන දාවණයක සාන්දුණය නිර්ණය කිරීමේ පරික්ෂණයේදී , ගෙරස් අයන හා C අතර ප්‍රතික්‍රියාව සඳහා තුළිත අයනික සම්කරණය ලියන්න  
.....

III. ඉහත II) හි ප්‍රතික්‍රියාවේ දී භාවිතා වන ද්රැශකය කුමක්ද ? .....

IV. එහි අන්ත ලක්ෂයේ වර්ණ විපර්යාසය කුමක්ද ? .....

d) සන ඇමෝෂනියම් ලවණයකට ජලය NaOH දාවණයක් එකතු කිරීම මගින් වායුමය D සංයෝගය ලබා ගත හැකි අතර එය තෙත රතු ලිවිමස් - නිල් පැහැයට හරවයි. වායුමය D වලට බික්සිකාරකයක් ලෙස මෙන්ම බික්සිභාරකයක් ලෙස ද ක්‍රියා කළ හැක


I. D හැඳුනාගන්න  
.....

II. D , Mg ලෝහය සමග පෙන්වුම් කරන ප්‍රතික්‍රියාව සඳහා තුළිත රසායනික සම්කරණය ලියන්න  
.....


III. D හැඳුනාගැනීම සඳහා විද්‍යාගාරයේ දී සිදු කළ හැකි රසායනික පරික්ෂාවක් , නිරික්ෂණ සමග සඳහන් කරන්න පරික්ෂණය  
.....

නිරික්ෂණය  
.....

03. A)  $127\text{c}^0$  දී A වායුවෙන්  $0.1\text{mol}$  ක් රේවනය කරන  $1\text{dm}^3$  සංචාර දායි නාප්‍රයක් තුළ තැබූ විට පහත ආකාරයට වියෝග්‍යනය වේ.



පහත ප්‍රස්ථාරය  $\text{A}_{(g)}$  ප්‍රතික්‍රියකට අදාළ වේ.



I. ප්‍රතික්‍රියාවේ පෙල n සඳහා සිෂ්ටතා නියනය K ලෙස ගෙනිමින් ඉහත ප්‍රතික්‍රියාව සඳහා සිෂ්ටතා ප්‍රකාශනය ලියන්න.

.....  
.....  
.....  
.....

II. හේතු දක්වමීන් n හි අගය නිර්ණය කරන්න.

.....  
.....  
.....  
.....

III. ප්‍රතික්‍රියාවේ සිෂ්ටතා නියනය (K)  $5 \times 10^{-5} \text{ mol dm}^{-3} \text{s}^{-1}$  නම් අර්ධ පිවකාලය ගෙනනය කරන්න.

IV.  $\text{NO}_{(g)} + \text{O}_{3(g)} \longrightarrow \text{NO}_{2(g)} + \text{O}_{2(g)}$  යන තාපදායක ප්‍රතික්‍රියාවේ සංක්‍රමණ අවස්ථාවේ ව්‍යුහය දක්වා කැබිත නා බිඳුන බන්ධන නම් කරන්න.

V. ඉහත IV දක්වා ඇති ප්‍රතික්‍රියාවට අදාළ විහාර ගක්ති පැහැඩිය ප්‍රස්ථාර කරන්න.

(ප්‍රතික්‍රියක, එල, ඉදිරි ප්‍රතික්‍රියාවේ සත්‍යාන ගක්ති ( $E_a_1$ ) පසු ප්‍රතික්‍රියාවේ සත්‍යාන ගක්ති ( $(Ea_2)$  දක්වන්න)

B) I. m නම් වාෂ්පගිලි ද්‍රව්‍යක සංතාපේන වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමඟ විවෘතය වන ආකාරය දැක්වීමට දළ ප්‍රස්ථාරයක් අදින්න.

සං.වා.පී. (kPa)



- I. සංඛුද්ධ m දාවකය තුළ n නම් අවාෂ්පගිලි ද්‍රව්‍යකක් දිය කළ විට ලැබෙන දාවනායේ වාෂ්ප පීඩනය ඉහත ප්‍රස්ථාරයේ ම කඩ ඉරි මගින් දක්වන්න. එය මිශ්‍රණය ලෙස නම් කරන්න.
- II. සංඛුද්ධ හා තාපාංකය  $T_1$  ලෙස ද m තුළ දිය කළ විට ලැබෙන තාපාංකය  $T_2$  ලෙස ද ලක්නු කරන්න.
- III.  $T_3$  නම් උෂ්ණත්වයේ ද ( $T_3 < T_1$ ) m නි වාෂ්ප පීඩනය  $P_1$  ද, මිශ්‍රණයේ වාස්ප පීඩනය  $P_2$  ද ප්‍රස්ථාරයේ ලක්නු කරන්න.
- IV.  $T_3$  උෂ්ණත්වයේ ද ද්‍රව කළාපයේ n නි මුළු හාගය  $X_n$  නම්  $X_n$  සඳහා ප්‍රකාශනයක්  $P_1$  හා  $P_2$  යොදාගෙන ලියා දක්වන්න.

- V. A හා B නම් ද්‍රව දෙකක, සංඛුද්ධ අවස්ථාවේ සංතාපේන වාෂ්ප පීඩන පිළිවෙළන්  $P^0A$  හා  $P^0B$  වේ. මේවා මිශ්‍ර කළ විට පරිපූර්ණ දාවනායක් ලැබේ.

මෙම දාවනායේ ද්‍රව කළාපයේ A හා B මුළු හාග පිළිවෙළන්  $XA$  හා  $XB$  වන අනත් වාෂ්ප කළාපයේ මුළු හාග  $YA$  හා  $YB$  වේ. එම දත්ත උපයෝගී කරගෙන

$$Y_A = \frac{P^0A}{P^0} \quad \text{බව} \quad \text{පෙන්වන්න.}$$

04. A, B, C, D යනු  $C_4H_{10}O$  අණුක සූත්‍රය සහිත වක්‍රිය නොවන කාබනික සංයෝග 4කි. A හා B දී C හා D දී එකිනෙක ස්ථාන සමාවයවික වේ. D නිර්.ZnCl<sub>2</sub>/සා.HCl හමුවේ දී ක්ෂේත්‍රික ආච්ලනාවයක් ලබාදේ.

A, B, C එකම ප්‍රතිකාරකය මගින් ඔක්සිකරණය කළ විට පිළිවෙළින් E, F, G සංයෝග ලැබේ. E, F, G සංයෝග තුනම 2,4-DNP සමග රතු තැශිලි අවක්ෂේපයක් දෙන අතර E වොලන්ස් ප්‍රතිකාරකය සමග රිදී කැඩිපතක් ලබා නොදේ.

- i. A, B, C, D, E, F, G සංයෝග හඳුනාගන්න

A

B

C

D

E

F






G

22 A/L අභි [ papers group ]

- ii. B සහ 2,4-DNP ප්‍රතික්‍රියාවෙන් සාදන ප්‍රධාන එලයේ ව්‍යුහය අදින්න

- iii. මෙයින් ප්‍රකාශසනාවයවිකතාව දක්වන සංයෝග කුමක් ද

B. පහත ප්‍රතික්‍රියා වලදී යැදෙන ප්‍රධාන කාබනික එලයේ ව්‍යුහය අදින්න



C. ඉහත B(ii) ප්‍රතික්‍රියාවේ ප්‍රධාන කාබනික එලය ලැබීමට අදාළ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලියන්න

22 A/L අභි [ papers group ]

05. පහත දී ඇති තාප රසායනික දත්ත සලකන්න.

a)

දුටුගිය	$25^{\circ}\text{C} \Delta H_f^\ominus (\text{Kg mol}^{-1})$
$\text{C}_4\text{H}_{10(g)}$	- 126
$\text{C}_3\text{H}_{8(g)}$	- 104
$\text{H}_2\text{O(l)}$	- 286
$\text{CO}_{2(g)}$	- 394

- I.  $25^{\circ}\text{C}$   $\text{C}_4\text{H}_{10(g)}$  හා  $\text{C}_3\text{H}_{8(g)}$  වල සම්මත දහන එන්තැලපි අගයන් ගණනය කරන්න.
- II. ජලය  $250.00\text{cm}^3$  ක උෂ්ණත්වය  $30^{\circ}$  සිට  $95^{\circ}\text{C}$  දක්වා වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න.
- [ජලයේ වි.තාධා  $4.2\text{Jg}^{-1} \text{K}^{-1}$ , සහත්වය  $1.0 \text{ gcm}^{-3}$ ]
- III. පූර්ණ දහනය වීමක් සිදුවන බව උපකල්පනය කරමින් ඉහත II ක්‍රියාවලිය සිදු කිරීමට,
- $\text{C}_4\text{H}_{10(g)}$  ඉන්ධනයක් ලෙස භාවිතා කළේ නම් පිටවන  $\text{CO}_2$  ස්කන්ධය ගණනය කරන්න.
  - $\text{C}_3\text{H}_{8(g)}$  ඉන්ධනයක් ලෙස භාවිතා කළේ නම් පිටවන  $\text{CO}_2$  ස්කන්ධය ගණනය කරන්න.

b)  $\text{XO}_{2(g)}$  නම් උපකල්පන වායුව වැඩිපුර X සහය සමග  $2\text{dm}^3$  වන සංවෘත දෘස් භාර්තයක  $962\text{K}$  දී සමතුලිතතාවයට එළැඹීමට ඉඩ නරින ලදී. සමතුලිතතාවයට එළඹුනු පසු භාර්තය තුළ පිඩිනය  $8 \times 10^5 \text{pa}$  වේ. ( $962\text{K} \equiv RT = 8000\text{Jmol}^{-1}$ )

- I.  $\text{X}_{(s)} + \text{XO}_{2(g)} \rightleftharpoons 2\text{XO}_{(g)}$  යන ප්‍රතික්‍රියාවේ සමතුලිතය සඳහා  $K_p$  ප්‍රකාශනය ලියා  $K_p$  ගණනය කරන්න.
- II. එනයින්  $K_c$  ගණනය කරන්න.
- III. වෙනත් පරික්ෂණායක දී ඉහත භාර්තය තුළ ම  $962\text{K}$  දී වැඩිපුර  $\text{X}_{(s)}$  සමග  $\text{XO}_{(g)}$  හා  $\text{XO}_{(o)}$  අඩංගු වේ. එක් එක් වායුවේ ආරම්භක ආංගික පිඩිනය  $3 \times 10^5 \text{ Pa}$  බැගින් වේ. පද්ධතිය සමතුලිතතාවයට එළඹීන විට  $\text{XO}$  හා  $\text{XO}_2$  වායුවල පිඩිනයේ වෙනස්වීම ගණනය කිරීමක් ආධාරයෙන් පැහැදිලි කරන්න.

06) a)  $\text{R}-\text{NH}_2$  යනු ඒක ආම්ලක දුබල භාෂ්‍යයකි.  $25^{\circ}\text{C}$  දී එහි  $K_b = 1.25 \times 10^{-5} \text{ moldm}^{-3}$  වේ.

- I.  $25^{\circ}\text{C}$  දී  $\text{R}-\text{NH}_2$  නි ජලය දාවනායක  $\text{PH} = 11$  නම් එහි සාන්දුනාය සොයන්න.
- II. මෙම දුබල භාෂ්‍යය,  $\text{R}-\text{NH}_3^+$  අඩංගු ජලය දාවනායක් සමග මිශ්‍ර කළ විට ලැබෙන දාවනායේ  $\text{PH} = \text{PK}_a + \log \frac{\text{භාෂ්‍යය}}{\text{ලවතු}}$  බව සාධනය කරන්න. ( $\text{Ka}$  යනු  $\text{R}-\text{NH}_3^+$  නි විසිනින නියතය වේ.)
- III.  $\text{R}-\text{NH}_3^+$  නි  $\text{Ka}$  ගණනය කරන්න.

IV. තවත් පළිය දාවනායක  $25^{\circ}\text{C}$   $\text{NH}_4\text{Cl}$  වලට සාපේක්ෂ සාන්දුනාය  $0.4 \text{ mol dm}^{-3}$  ද,  $\text{NH}_3$  වලට සාපේක්ෂව සාන්දුනාය  $0.2 \text{ mol dm}^{-3}$  ද වන  $\text{NH}_4^+$  වල  $\text{Ka}$  අගය  $1 \times 10^{-9} \text{ mol dm}^{-3}$  වේ. දාවනාය් PH අගය සොයන්න. සිදු කළ උපකළේපනයක් ලියන්න.

b)  $25^{\circ}\text{C}$  දී  $\text{Co}^{+2}$  හා  $\text{Zn}^{+2}$  දාවනා 2ක් පවතින අතර ඒවායේ සාන්දුනා පිළිවෙළත්  $1 \times 10^{-4} \text{ mol dm}^{-3}$

හා  $1 \times 10^{-5} \text{ mol dm}^{-3}$  වේ.

$$\text{KSp}_{\text{cos}} = 6 \times 10^{-21} \text{ mol}^2 \text{dm}^{-6}$$

$$\text{KSp}_{\text{Zns}} = 1.5 \times 10^{-23} \text{ mol}^2 \text{dm}^{-6}$$

I. මෙළුහ සල්ගයිඩා අවක්ශේප නොවී දාවනාය සංතාපේන වීමට  $\text{Na}_2\text{S}$  යෙදීමට අවශ්‍ය නම්, එක් එක් දාවනායට යෙදීය යුතු  $\text{Na}_2\text{S}$  සාන්දුනා වෙන වෙනම සොයන්න.

II.  $\text{Na}_2\text{S}$  යෙදීම වෙනුවට වෙන වෙන ම දාවනා දෙක සංතාපේන කිරීම සඳහා  $\text{H}_2\text{S}$  වායුව සාන්දුනාය  $0.1 \text{ mol dm}^{-3}$  වන තුරු බූබුලනය කරයි.

$$\text{H}_2\text{S} \text{ සඳහා} \quad \text{Ka}_1 = 1 \times 10^{-7} \text{ mol dm}^{-3}$$

$$\text{Ka}_2 = 1 \times 10^{-15} \text{ mol dm}^{-3}$$

1.  $\text{H}_2\text{S}$  හි විසටක 2 සඳහාම සම්කරණ වෙන වෙන ම ලියන්න.
2.  $\text{Ka}_1$ , හා  $\text{Ka}_2$  සඳහා සම්කරණ ලියන්න.
3. ඉහත දාවනා 2ක මෙළුහ සල්ගයිඩා වලින් සංතාපේන කිරීමට එම දාවනා තුළ, පැවතිය යුතු PH අගයන් වෙන වෙන ම ගණුනය කරන්න.

## 22 A/L අඩි [ papers group ]

07. a) නිශ්චිය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන  $250^{\circ}\text{C}$  හා 1 atm යටතේ තනු ක  $\text{H}_2\text{SO}_4$  දාවනායක් තුළින් පැය 4 මිනිත්තු 30 ක කාලයක්, 2A ධාරාවක් යවා විද්‍යුත් විවිධේනය සිදු කරයි.

1. ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න.
2. සමස්ථ කෝඩ ප්‍රතික්‍රියාව ලියන්න.
3. ගැලු en මට්ටම ප්‍රමාණය කොපමතා ද?
4. ඇනෝඩයේ දී නිදහස් වූ  $\text{O}_2$  වායු පරිමාව කොපමතා ද?
5. කැනෝඩයේ දී නිදහස් වූ  $\text{H}_2$  වායු ස්කන්ධය කොපමතා ද?
6. සම්මත  $\text{Zn}_{(aq)}^{2+} / \text{Zn}_{(s)}$  හා සම්මත කැලමල් ඉලෙක්ට්‍රෝඩය මගින් සංස්කීර්ණ කොළඹ සෘජු සුදුන්න.

+2


$$\text{Zn}_{(s)} / \text{Zn}_{(aq)} = 0.76 \text{ V}$$

$$\text{Pt}_{(s)} / \text{Hg}_{(l)} / \text{Hg}_2\text{Cl}_{2(s)} / \text{Cl}_{(aq)}^- = 0.27 \text{ V}$$

- I. ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න.
- II. කැනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න.
- III. කෝඩයේ IUPAC අංකනය දැක්වන්න.
- IV. කෝඩයේ විද්‍යුත් ගාමක බලය සොයන්න.

b) M යනු 3d ගොනුවට අයන් ආන්තරික මුලද්‍රව්‍යයකි.


M පහත දැක්වෙන ප්‍රතිඵ්‍යා වලට භාජනය වේ.




- M මුලද්‍රව්‍ය හඳුනාගත්ත
- M හි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන විනාශය ලියන්ත
- P රසායනික විශේෂයට අදාළ සංකීර්ණ අයනයේ රසායනික සූත්‍රය ලියන්ත
- Q, R, S , T හා U ප්‍රහේද වල රසායනික සූත්‍ර ලියන්ත
- P , Q හා R වල IUPAC නම ලියන්ත
- U හි වර්ණය කුමක්ද?
- P ලවණය අඩංගු දාවණයට  $(\text{NH}_4)_2\text{S}$  දාවණයක් එකතු කළ විට අපේක්ෂිත ප්‍රධාන නිරික්ෂණය කුමක්ද?
- ඉහත (vii) හි නිරික්ෂණයට අදාළ රසායනික විශේෂය හඳුනාගත්ත
- M (ii) ජලය දාවණයක් තුළ පොහවන ලද පෙරහන් කඩ්ඩාසියක් මුළුමනින්ම වියලු විට නිල් පැහැයක් ගන්නා ඇතර එය වාතයට නිරාවරණය වූ විට රෝස පැහැයට හැරුණි .  
නිල් හා රෝස පැහැයන්ට හේතු වූ ප්‍රහේද වල රසායනික සූත්‍ර ලියන්ත

# 22 A/L අභි [ papers group ]

08. a. එකම කාබනික සංයෝගය ලෙස butanal පමණක් භාවිතා කරමින් සහ පියවර හයකට නොවැකි පියවර සන්කාංචිත පහත කාබනික සංයෝගය සිදුකරන්න



b. පහත කාබනික සංයෝගයට අනුව P,Q,R,S,T,U,V,W ප්‍රතිකාරක සහ A,B,C,D,E,F,G,H සංයෝග හුදාගන්න




c. 2-chloropropene , 2-chloropropane තරම් පහසුවේන් න්‍යාශේකාලී ආදේශ ප්‍රතික්‍රියා නොදක්වයි. මෙය භැංකි පමණ පැහැදිලි කරන්න

09) a) පහත ප්‍රශ්නය කැටායන වල ගණනාත්මක විශේෂණය මත පදනම් වී ඇත .

Z ජලිය ප්‍රාවණයේ කැටායන 3 ක් අන්තර්ගත වේ. පහත සටහනේ දී ඇති Z ජලිය ප්‍රාවණය ප්‍රතිත්‍යා වලට භාජනය කරනු ලැබේ .

කොටුව තුළ දී ඇති යෝජ්‍ය මගින් අවක්ෂේපය , ප්‍රාවණය හා වායුව නිරූපණය වේ.



22 A/L අභි [ papers group ]

- Z දාවණයේ අන්තර්ගත කැටුවන 03 හඳුනාගන්න
- A සිට O දක්වා විශේෂ වලට අදාළ රසායනික සූත්‍ර සඳහන් කරන්න
- X යනු කුමක්ද?
- X මගින් H → I බවට පත් වීමට අදාළ තුළිත අයනික සමිකරණය ලියන්න
- G දාවණයේ වර්ණය කුමක්ද?

## 22 A/L අභි [ papers group ]

(b) සන සාම්පලයක  $\text{Na}_2\text{CO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_4$  සහ ප්‍රතිත්‍රිය නොකරන නිෂ්ප්‍රතිය ද්‍රව්‍යයක් අඩංගු වේ. මෙම සාම්පලයේ අන්තර්ගත  $\text{Na}_2\text{CO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_3$  සහ  $(\text{NH}_4)_2\text{SO}_4$  සංයුතිය නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාපිළිවෙළ අනුගමනය කරන ලදී. ඉහත සන මිශ්‍රණයෙන් 5.00 g ගෙන ජලයේ ද්‍රව්‍යය කර 500 cm<sup>3</sup> ක Q දාවණය සාදන ලදී.

ක්‍රියාපිළිවෙළ 1.

Q දාවණ 100 cm<sup>3</sup> ක් ගෙන තැනුක  $\text{HCl}$  සමග  $\text{BaCl}_2$  වැඩිපුර එකතු කරන ලදී. එහි දී ලැබුන අවක්ෂේපයේ වියලි ස්කන්ධය 0.466 g විය.

ක්‍රියාපිළිවෙළ 2.

Q දාවණයෙන් තවත් 50 cm<sup>3</sup> ක් සමග සම්පූර්ණයෙන්ම ප්‍රතිත්‍රිය කිරීමට වැය වූ 0.1 mol dm<sup>-3</sup>  $\text{NaOH}$  ප්‍රමාණය 30 cm<sup>3</sup> කි.

ක්‍රියාපිළිවෙළ 3.

ඉහත 2 න් ලැබුන දාවණයට පිනෝර්තලින් දර්ශකය එකතු කර 0.1 mol dm<sup>-3</sup> වූ  $\text{HCl}$  සමග ප්‍රතිත්‍රිය කරවන ලදී. වැය වූ අමිල පරිමාව 20 cm<sup>3</sup> කි.

$\text{Na}_2\text{CO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_3$  සහ  $(\text{NH}_4)_2\text{SO}_4$  ස්කන්ධ ගණනය කරන්න.

10. (a) පහත සඳහන් කාර්මික ක්‍රියාවලි සලකන්න

- සල්පියුරික් අම්ලය නිෂ්පාදනය
- නයිටරික් අම්ලය නිෂ්පාදනය
- යකඩ නිෂ්පාදනය
- කෝෂ්ටික්සේඩ් නිෂ්පාදනය

(i) රසායනික කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා එම කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය අඩංගු ස්වභාවික සම්පත් තිබිය යුතුය. කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා යෝගා ස්වභාවික සම්පතක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ මොනවා ද?

(ii) ඉහත එක් එක් ක්‍රියාවලිය සඳහා භාවිතයට ගන්නා ආරම්භක ද්‍රව්‍ය සඳහන් කරන්න.

(iii) ඉහත එක් එක් කර්මාන්ත වල නිෂ්පාදන ක්‍රියාවලියන්හි දී, සිදුවන ක්‍රියාවලි සඳහා තුළිත රසායනික ක්‍රියාවලි සඳහා තුළිත රසායනික සමිකරණ දක්වන්න. පුදුසු තත්ත්ව සඳහන් කරන්න.

- (iv) ඉහත කරමාන්ත අතරින් ශ්‍රී ලංකාවට උච්ච කරමාන්තයක් නම් කරන්න. ඔබ එම කමරාන්තය තෝරා ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු හතරක් දක්වන්න

(ලක්ශ්‍ර 70)

- (b) පෘථිවිය වටා අපවර්ති ගෝලයේ පවතින ඕසේන් ස්ථිරය තීවෙයේ පැවැත්ම උදෙසා විශාල ආයකත්වයක් දක්වයි. මෙම ඕසේන් ස්ථිරය ස්වභාවිකවම සැදිම හා විනාශ විම සිදුවන බවත් එවා වායුගෝලයේ පවතින බය බැංක්පිජන් වායුව සහ සම්බුද්ධිතව පවතින බවත් සෞයාගෙන ඇත.
- (i) ස්වභාවිකව ඕසේන් සැදිමන් විනාශ වීමත් සිදුවන ආකාරය තුළිත රසායනික ප්‍රතිතියා මගින් පැහැදිලි කරන්න.
- (ii) මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා නිදහස්වන වායු වර්ග වලින් ඕසේන් ස්ථිරය විනාශ වේ. මේ සඳහා ආයකත්වන වායු වර්ග දෙකක් සඳහන් කර එම එක් වායුවක් මගින් ඕසේන් ස්ථිරය විනාශ වන ආකාරය පැහැදිලි කරන්න.
- (iii) වායු දුෂ්ක වායුගෝලයට එකතු විම නිසා පරිසර සාධකවල බලපෑම මගින් සිදුවන අභිතකර බලපෑමක් මගින් පහළ වායු ස්ථිරවල ඕසේන් වායුව ජනනය වන ත්‍රියාවලිය නම් කරන්න.
- (iv) ඉහත (iii) සඳහන් ත්‍රියාවලිය සිදු වී ඇතිබව හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
- (v) ඉහත (iii) සඳහන් ත්‍රියාවලිය සිදුවන ආකාරය තුළිත සම්කරණ මගින් පැහැදිලි කරන්න.
- (vi) මෙම ත්‍රියාවලිය මගින් සිදුවන අභිතකර බලපෑම විස්තර කරන්න.

## 22 A/L අංශ [ papers group ] (ලක්ශ්‍ර 40)

- (c) ස්වභාවික බණ්ඩ නියි දිනෙන් දින සිමා වීමත් සමග පුනර්ජනනීය බල ගක්ති කෙරෙහි අවධානය යොමු වී පවතී. ජෙව ඩිසල් නිෂ්පාදනයට මෙහි ලා වැදගත් ස්ථානයක් හිමි වී ඇත.
- (i) පුනර්ජනනීය බල ගක්ති යන්නෙහි අදහස පැහැදිලි කරන්න.
- (ii) 100% පුනර්ජනනීය ජෙව ඩිසල් නිෂ්පාදනය සඳහා හාවිත කරන අමුදව්‍ය සඳහන් කරන්න.
- (iii) ජෙව ඩිසල් නිෂ්පාදනය කිරීමේ මූලික පියවර පිළිවෙළන් දක්වන්න.
- (iv) ජෙව ඩිසල් සංස්ලේෂණය දැක්වීමට තුළිත රසායනික සම්කරණයක් ලියා දක්වන්න.
- (v) බොර තෙල් මානව ශිෂ්ටාවාරය සමග ඉතා ප්‍රබල බැඳීමක් ඇත. එයට හේතු පැහැදිලි කර බොරතෙල් හාවිතයෙන් පැනනැගී ඇති ප්‍රබලතම ගැටළුව පැහැදිලි කරන්න.

hydrogen 1 <b>H</b> 1.0079 lithium 3 <b>Li</b> 6.941 sodium 11 <b>Na</b> 22.990 potassium 19 <b>K</b> 39.098 rubidium 37 <b>Rb</b> 85.468 caesium 55 <b>Cs</b> 132.91 francium 87 <b>Fr</b> [223]	beryllium 4 <b>Be</b> 9.0122 magnesium 12 <b>Mg</b> 24.305 calcium 20 <b>Ca</b> 40.078 strontium 38 <b>Sr</b> 87.62 barium 56 <b>Ba</b> 137.33 radium 88 <b>Ra</b> [226]	scandium 21 <b>Sc</b> 44.956 yttrium 39 <b>Y</b> 88.906 lutetium 71 <b>Lu</b> 174.97 lawrencium 103 <b>Lr</b> [262]	titanium 22 <b>Ti</b> 47.867 zirconium 40 <b>Zr</b> 91.224 hafnium 72 <b>Hf</b> 178.49 rutherfordium 104 <b>Rf</b> [261]	vanadium 23 <b>V</b> 50.942 niobium 41 <b>Nb</b> 92.906 tantalum 73 <b>Ta</b> 180.95 dubnium 105 <b>Db</b> [262]	chromium 24 <b>Cr</b> 51.996 molybdenum 42 <b>Mo</b> 95.94 tungsten 74 <b>W</b> 183.84 seaborgium 106 <b>Sg</b> [263]	manganese 25 <b>Mn</b> 54.938 technetium 43 <b>Tc</b> [98]	iron 26 <b>Fe</b> 55.845 rhodium 44 <b>Ru</b> 101.07 osmium 75 <b>Os</b> 190.23 bohrium 107 <b>Bh</b> [264]	cobalt 27 <b>Co</b> 58.933 rhodium 45 <b>Rh</b> 102.91 iridium 77 <b>Ir</b> 192.22 hassium 108 <b>Hs</b> [265]	nickel 28 <b>Ni</b> 58.693 palladium 46 <b>Pd</b> 106.42 platinum 78 <b>Pt</b> 195.08 meitnerium 109 <b>Mt</b> [266]	copper 29 <b>Cu</b> 63.546 silver 47 <b>Ag</b> 107.87 gold 79 <b>Au</b> 196.97 meitnerium 110 <b>Uun</b> [271]	zinc 30 <b>Zn</b> 65.39 cadmium 48 <b>Cd</b> 112.41 mercury 80 <b>Hg</b> 200.59 ununbium 111 <b>Uuu</b> [272]	gallium 31 <b>Ga</b> 69.723 germanium 32 <b>Ge</b> 72.61 tin 50 <b>In</b> 114.82 thallium 81 <b>Tl</b> 204.38 ununbium 112 <b>Uub</b> [277]	boron 5 <b>B</b> 10.811 aluminium 13 <b>Al</b> 26.982 silicon 14 <b>Si</b> 28.086 phosphorus 15 <b>P</b> 30.974 sulfur 16 <b>S</b> 32.065 nitrogen 7 <b>N</b> 14.007 oxygen 8 <b>O</b> 15.999 fluorine 9 <b>F</b> 18.998 chlorine 17 <b>Cl</b> 35.453 neon 10 <b>Ne</b> 20.180 argon 18 <b>Ar</b> 39.948	helium 2 <b>He</b> 4.0026 neon 10 <b>Ne</b> 20.180 bromine 35 <b>Br</b> 79.904 krypton 36 <b>Kr</b> 83.80 antimony 51 <b>Sb</b> 121.76 tellurium 52 <b>Te</b> 127.60 iodine 53 <b>I</b> 126.90 xenon 54 <b>Xe</b> 131.29 astatine 85 <b>Po</b> 208.98 radon 86 <b>At</b> [210] [222]
--	---	--	---	---	--	---	--	---	---	---	--	--	---	--

\* Lanthanide series

\*\* Actinide series

lanthanum 57 <b>La</b> 138.91	cerium 58 <b>Ce</b> 140.12	praseodymium 59 <b>Pr</b> 140.91	neodymium 60 <b>Nd</b> 144.24	promethium 61 <b>Pm</b> [149]	samarium 62 <b>Sm</b> 150.36	europlutonium 63 <b>Eu</b> 151.96	gadolinium 64 <b>Gd</b> 157.25	terbium 65 <b>Tb</b> 158.93	dysprosium 66 <b>Dy</b> 162.50	holmium 67 <b>Ho</b> 164.93	erbium 68 <b>Er</b> 167.26	thulium 69 <b>Tm</b> 168.93	yterbium 70 <b>Yb</b> 173.04
actinium 89 <b>Ac</b> [227]	thorium 90 <b>Th</b> 232.04	protactinium 91 <b>Pa</b> 231.04	uranium 92 <b>U</b> 238.03	neptunium 93 <b>Np</b> [237]	plutonium 94 <b>Pu</b> [244]	americium 95 <b>Am</b> [243]	curium 96 <b>Cm</b> [247]	berkelium 97 <b>Bk</b> [247]	californium 98 <b>Cf</b> [251]	einsteinium 99 <b>Es</b> [252]	fermium 100 <b>Fm</b> [257]	mendelevium 101 <b>Md</b> [258]	nobelium 102 <b>No</b> [258]

22 A/L අසි [ papers group ]



22 A/L අප්  
papers group



**නැගුණ සයුරු අධ්‍යාපනික වැඩිසටහන**  
**ලිඛිත මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව**  
**සරසටි පිවිසුම් අත්වල - 2022**




රසායන විද්‍යාව II

13 ගෝණය

කාලය: පැ: 3 මි:10

- \* ආචාරිනා විශ්‍යම: 17 ; පිටුවේහි සපයා ඇත.
- \* ගොඩ යන්න ගාවිතයට ඉඩ දෙනු නොලැබේ.
- \* සාර්ථක වායු නියතය,  $R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$
- \* ඇවශායීරෝ නියතය,  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$
- \* මෙම ප්‍රාග්‍රහණ ප්‍රතිඵල පිළිබඳ යෝජිත ක්‍රියාවලිය නැති ය.



**උ ආ කොටස - ව්‍යුහගත රෝග**

- \* සියලුම ප්‍රාග්‍රහණ විෂය ප්‍රාග්‍රහණ ප්‍රතිඵල පිළිබඳ සපයන්න.
- \* විවිධ පිළිබඳ එක් එක් ප්‍රාග්‍රහණ ඉඩ සලසා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිබඳ ලිවිමට ප්‍රමාණවන් බව ද දිරිය පිළිබඳ බලාපෑරාන්තු නො වන බව ද සලකන්න.

**උ B කොටස සහ C කොටස - රෝග**

- \* එක් එක් කොටසින් ප්‍රාග්‍රහණ ඇත් බැංකින් තෝරා ගනීමින් ප්‍රාග්‍රහණ යථරකට පිළිබඳ සපයන්න. මේ සඳහා සපයනු ලබන සඩහා හාවිත කරන්න.
- \* සම්පූර්ණ ප්‍රාග්‍රහණ ප්‍රතිඵල නියමිත කාලය අවසන් වූ පසු A, B සහ C කොටස්වලට පිළිබඳ. A කොටස මූලින් නිශ්චිත පරිදි එක් පිළිබඳ ප්‍රාග්‍රහණ ප්‍රතිඵල විශාල හාලාධිපතිව හාර දෙන්න.
- \* ප්‍රාග්‍රහණ ප්‍රතිඵල B සහ C කොටස් රමණාක් විශාල හාලාවෙන් පිටතට ගෙන යා නැති ය.

රෝග විසින් දැක්වා ඇතුළත සැලැසුම්

කොටස	උග්‍රහණ අංකය	ලංඡු ලක්ෂණ
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
C	8	
	9	
	10	
එකඟව		
දුරිගය		

අවශ්‍ය ලක්ෂණ

ඉලක්කමෙන්	
උකුවන්	

යෝගීකරණ අංක



උන්නර ප්‍රාග්‍රහණ 1	
උන්නර ප්‍රාග්‍රහණ 2	
පරික්‍රා කළේ :	
අධික්‍රිත ප්‍රාග්‍රහණ කළේ :	

1. (a) පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය බව හෝ අසත්‍ය බව හෝ දක්වන්න.
- (i) ආචර්ජක වලේ සිට දැක්වන යන විට කුටායනවල පැලීකරණ බලය වැඩි වේ. කුටායන
  - (ii)  $\text{HSO}_4^-$  අයනය සඳහා සම්පූර්ණ ස්ථායි ප්‍රවිස් ව්‍යුහ තුනක් ඇදිය හැකිය. උස්සුවන්
  - (iii)  $\text{Na}^+$  අයනයට  $\text{Mg}^{2+}$  වඩා අයනය ස්ථායි වේ. උස්සුවන්
  - (iv) සංගුද්ධ ජලය තුළ අණු-අණු අතර H බන්ධන පමණක් ඇත. උස්සුවන්
  - (v) sp මුහුමකරණ ත්‍රියාවලියක දි න ලක්ෂණ වැඩි වන විට, එහි විද්‍යුත් සාර්ථකාව වැඩි වේ. ස්ථාන
  - (vi)  $\text{Cl}^-$  අයනය ඉලෙක්ට්‍රොනයක් මුක්න කිරීමේදී, ගක්නිය විමෝශනය කරයි. උස්සුවන්

$$[04 \times 6 = 24]$$

(සෙශ්‍ය 2.4)


- (b) (i)  $\text{HNO}_3$  අණුව සඳහා විභාග් පිළිගත හැකි ප්‍රවිස් ව්‍යුහය අදින්න. එහි යැකිල්ල පහත දක්වා ඇත.



$$[06]$$

(සෙශ්‍ය 6.0)

- (ii) මෙම ප්‍රවිස් ව්‍යුහය සඳහා තවත් ප්‍රවිස් තින්- ඉටේ ව්‍යුහ තුනක් අදින්න. ඔබ අදින ලද ව්‍යුහ වල සරායිකාවය/අස්ථායිකාව පිළිබඳව දක්වන්න.





ස්ථාන. [01]

ස්ථාන. [01]

# 22 A/L අභි [ papers group ]

(සෙශ්‍ය 8.0)

(iii) පහත දී ඇති ලුවිස් ව්‍යුහය සහ අංකනය කරන ලද ව්‍යුහය පදනම් කර ගනීමින් දී ඇති වගුව යම්පුරුණ කරන්න.




(ලක්ශ්‍ර 2.0)

	$\text{M}^1$	$\text{L}^2$	$\text{K}^3$	$\text{M}^4$	$\text{K}^5$
පරමාණුව වටා VSEPR පුලුල් සංඛ්‍යාව	3	3	3	4	4
පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන පුලුල ජ්‍යාමිතිය	තැඩිය $\Delta$	තැඩිය $\Delta$	තැඩිය $\Delta$	තැඩිස්ථ- -ලිය	තැඩිස්ථ- -මාය.
පරමාණුව වටා ගැඩිය	-	ගැඩිස්ථ	තැඩිය $\Delta$	ගැඩිමාය	තැඩිස්ථ- -මාය.
පරමාණුව වටා මූලුම්කරණය	$\text{sp}^2$	$\text{sp}^2$	$\text{sp}^2$	$\text{sp}^3$	$\text{sp}^3$

 $01 \times 20 = 20$ 

- කොටස (iv) සිට (vi) දක්වා ඉහත (iii) කොටසේහි දක්වා ඇති ලුවිස් ව්‍යුහය මත පදනම් වේ.


(iv) පහත දක්වා ඇති පරමාණු දෙක අතර ර බන්ධනය සැදිමට සහභාගී වන පරමාණුක/අණුක කාක්ෂික හඳුනා ගන්න.



(ලක්ශ්‍ර 8)

 $01 \times 8 = 08$ 

- (v) පහත දක්වා ඇති පරමාණු දෙක අතර ර බන්ධනය සැදිමට සහභාගී වන පරමාණුක කාක්ෂික හඳුනා ගන්න.

 $01 \times 4 = 04$ 

- (vi) K, L,M සහ Q යන මූල අවශ්‍ය හඳුනා ගන්න.

K - C

(ලක්ශ්‍ර 4)

L - N

M - O

Q - H

 $01 \times 4 = 04$

(c) පහත දී ඇති ආචාර්යාල තුළ ඇති අන්තර් අණුක බල වර්ගය/වර්ග දක්වන්න.

	ප්‍රාථමික අන්තර් ත්‍රියා	දේවිනියිඩික අන්තර් ත්‍රියා	විද්‍යුත් සන්නායතාව	ඡල ආචාර්යාල
මිනිරන්	නිර්බුරු ය සහ - සංයුෂ්පර	-	✓	✗
SiO <sub>2</sub>	බුරු ය සහ සංයුෂ්පර	-	✗	✗
KCl	දුර්යත්තය	-	✗	✓
I <sub>2</sub>	නිර්බුරු ය සහ - සංයුෂ්පර	ඡල ආචාර්යාල	✗	✗
අධිස්	බුරු ය සහ - සංයුෂ්පර	ජාග්‍රත්ත පැහැදිලි	✗	✓

$$01 \times 20 = 20$$

(සොරු 2.0)

(02) පහත a) සිට d ) දක්වා ප්‍රශ්න A , B , C සහ D ලෙස නම කර ඇති මූල්‍යවා / රසායනික විශේෂය හා සම්බන්ධ වේ.

a) A යනු පරමාණුක තුමාකය 20 ට අඩු S ගොනුවේ මූල්‍යවාකි. A මූල්‍යවා ඡලය සමග සෙමෙන් ප්‍රබල නොවන ලෙස ප්‍රතිත්‍රියා කර භාජමික ආචාර්යාලක් සාදුමීන් වායුවක් පිට කරයි. A වාතයේ දහනය කළ විට සුදු පැහැදිලි සනායක් සාදන අතර නයිටෝජ්න් වායුව සමග ප්‍රතිත්‍රියා කර රතු පැහැදිලි සනායක් සාදයි.

I. A මූල්‍යවා හුදුනාගත්ත ..... Li ..... [05]

II. A හි සම්පූර්ණ ඉලෙක්ට්‍රොඩ විනාශය ලියන්ත .....  $15^2 - 25^1$  ..... [05]

III. පහත් සිල් පරික්ෂාවේදී A , ලබා දෙන වර්ණය කුමක්ද ? ..... හිටුරින්ස් ..... රතු ..... [05]

IV. A වාතයේ දහනය කළ විට ලැබෙන සුදු පැහැදිලි සනායේ රසායනික සුනුය කුමක්ද?

..... Li<sub>2</sub>O ..... [05]

V. A , නයිටෝජ්න් වායුව සමග ප්‍රතිත්‍රියා කර සාදන රතු පැහැදිලි සනායේ රසායනික සුනුය කුමක්ද ?

..... Li<sub>3</sub>N ..... [05]

VI. A හි ඉලෙක්ට්‍රොඩ ලබා ගැනීමේ ගක්නිය , ආවර්ජිතා වගුවේ එම ආවර්ජයේ රේට යාබදු මූල්‍යවායේ එම අභයට වඩා වැඩිදි? අඩු ද? ඔබගේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න

..... එයිටේ ..... [03]

යාබදු මූල්‍යවායේ (Be මල) සංයාරය කාබඳයි  
නාගැමිලුර ස්ථානයේ තෙලුක්කේ විවෘතයයි  
පෙරමිත

[04]


b) B යනු P හා Q යන මූල්‍යවා දෙක පමණක් පිළිවෙළින් 1:4 අනුපාතයෙන් අඩංගු ඇතායනයකි. P හා Q මූල්‍යවා පිළිවෙළින් ආවර්ජිතා වගුවේ 3 වන හා 2 වන ආවර්ජ විලට අයන් වන අතර ඒවායේ පරමාණුක තුමාක 20 ට අඩු වේ. Q හි විද්‍යුත් සනායනය P හි විද්‍යුත් සනායනයට වඩා ඉහළ අභයක් ගනී. තුන්වන ආවර්ජයේ හයිඩිරෝක්සයයි අනුරින් , ඉතා ප්‍රබල ආම්ලික හයිඩිරෝක්සයයි B අන්තර්ගත වේ.

I. B හුදුනාගත්ත ..... ClO<sub>4</sub><sup>-</sup> ..... [05]

II. B හි ලුවිස් නින් ඉරි ව්‍යුහය අදින්ත

:O:

||



[05]

III. B ඇතායනයේ P හි ඔක්සිකරණ අවස්ථාව හා සංපූර්ණව කුමක්ද?

මක්සිකරණ අවස්ථාව - ..... +7 ..... සංපූර්ණවය - ..... 7 ..... [02x2=04]

IV. B අන්තර්ගත වන ඔක්සි අම්ලයේ රසායනික සූත්‍රය හා IUPAC නාමය ලියන්න

රසායනික සූත්‍රය - .....  $\text{HClO}_4$  ..... [05x2=10]

IUPAC නාමය - ..... perchloric acid .....

c) C යනු 3d මුල්‍යවාක ඔක්සි ඇතායනයක පොටුසීයම ලවණයකි. එහි මුල්‍යවාක 3 ක් අන්තර්ගත වන අතර ඒවා පිළිවෙළින් 1:1:4 අනුපාතයෙන් පවතී. C වර්ණවන් සංයෝගයක් වන අතර ප්‍රබල ඔක්සිකරකයක් ලෙස මෙන්ම ස්වයං දර්ශකයක් ලෙස ද තියාකරයි. Cහි ආම්ලික දාවණයක් යොදා ගනිමින් ගෙරස් අයන දාවණයක සාන්දුන්‍ය නිර්ණය කළ තැක.

I. C හැඳුනාගත්ත .....  $\text{KMnO}_4$  ..... [05] .....


II. ගෙරස් අයන දාවණයක සාන්දුන්‍ය නිර්ණය කිරීමේ පරික්ෂණයේදී, ගෙරස් අයන හා C අතර ප්‍රතිත්වාචික ස්වයං ඔක්සිකරණය මුළු තුළුව තුළුව නිර්ණය කළ තැක.

III. ඉහත II) හි ප්‍රතිත්වාචික දී හාවතා වන දර්ශකය කුමක්ද? .....  $\text{KMnO}_4$  ..... [05] .....IV. එහි අන්ත ලක්ෂයේ වර්ණ විපර්යාසය කුමක්ද? ..... ගුරුත්වා .....  $\rightarrow \text{GO}_3 \text{S}/\text{O}_2, \text{CO}$  ..... [05]

d) සන ඇමෝනියම ලවණයකට ජලය  $\text{NaOH}$  දාවණයක් එකතු කිරීම මගින් වායුමය D සංයෝගය ලබා ගත හැකි අතර එය තෙත රතු ලිවිමස් - නිල් පැහැයට හරවයි. වායුමය D වලට ඔක්සිකරකයක් ලෙස මෙන්ම ඔක්සිභාරකයක් ලෙස ද තියා කළ තැක

I. D හැඳුනාගත්ත .....  $\text{NH}_3$  ..... [05] .....

II. D, Mg ලෝහය සමග පෙන්වුම කරන ප්‍රතිත්වාචික ස්වයං ඔක්සිකරණය මුළුව මෙන්ම ඔක්සිභාරකයක් ලෙස



III. D හැඳුනාගැනීම සඳහා විද්‍යාගාරයේ දි සිදු කළ හැකි රසායනික පරික්ෂාවක්, නිරික්ෂණ සමග සඳහන් කරන්න පරික්ෂණය

I. පිටත මායා හැඳුනාගත්  $\text{HCl}$  මායා පෙන්වන සමඟ [03]

ගෙ... II ගෙස්ලර් ප්‍රතිකරණය ගෙගර ගෙගල සංඛ්‍යා සංඛ්‍යා නිරික්ෂණය තිරු චරුවය හරවම.


I. සිං ගොරයක් ගො. ඩී. [03]

II. ගුඩරු ප්‍රජායාධර ගොරු. [03]

03. A)  $127^{\circ}\text{C}$  දී A වායුවෙන්  $0.1\text{mol}$  ක් රේවනය කරන ලද  $1\text{dm}^3$  සංචිත දැහැ හාජ්‍යයක් තුළ තැබූ විට පහත ආකාරයට වියෝගීතය වේ.



පහත ප්‍රස්ථාරය  $\text{A}_{(g)}$  ප්‍රතිඵ්‍යකට අදාළ වේ.



I. ප්‍රතිඵ්‍යාවේ පෙළ n සඳහා සිශ්‍රාතා නියතය K ලෙස ගනිමින් ඉහත ප්‍රතිඵ්‍යාව සඳහා සිශ්‍රාතා ප්‍රකාශනය ලියන්න.

$$-\frac{\Delta [A]}{\Delta t} = K [A]^0 \quad [05]$$

II. හේතු දක්වමින් n හි අගය නිර්ණය කරන්න.

$$\text{දිශ්‍රාතාරය} = \text{තෙතුරයක්} \quad [05]$$

$$n = 0 \quad [02]$$


## 22 A/L අධිකාරී [papers group]

III. ප්‍රතිඵ්‍යාවේ සිශ්‍රාතා නියතය (K)  $5 \times 10^{-5} \text{ mol dm}^{-3} \text{s}^{-1}$  නම් අර්ධ පිවකාලය ගණනය කරන්න.

$$t_{1/2} = [A]_0 \quad [05]$$


$$= \frac{2K}{0.1 \text{ mol dm}^{-3}} \quad [04+01] = \frac{1000 \cdot 5}{2 \times 5 \times 10^{-5} \text{ mol dm}^{-3} \text{s}^{-1}} \quad [04+01]$$

IV.  $\text{NO}_{(g)} + \text{O}_{3(g)} \longrightarrow \text{NO}_{2(g)} + \text{O}_{2(g)}$  යන තාප්‍රායක ප්‍රතිඵ්‍යාවේ සංකීර්ණ අවස්ථාවේ ව්‍යුහය දක්වා කෙටිගත හා බිඳුන බන්ධන නම් කරන්න.




V. ඉහත IV දක්වා ඇති ප්‍රතිඵ්‍යාවට අදාළ විනව ගක්නි පැහැඩි ප්‍රස්ථාර කරන්න.

(ප්‍රතිඵ්‍යා, එල, ඉදිරි ප්‍රතිඵ්‍යාවේ සක්‍රියන ගක්නි ( $Ea_1$ ) පසු ප්‍රතිඵ්‍යාවේ සක්‍රියන ගක්නි ( $(Ea_2)$  දක්වන්න)



B) I. m නම් වාෂ්පයිල් දුව්‍යක සංතාපීත වාෂ්ප පිඩිනය උෂ්ණත්වය සමඟ විවෘතය වන ආකාරය දැක්වීමට දළ ප්‍රස්ථාරයක් අදින්න.

සං.වා.පි. (kPa)



- සංගුද්ධ ම දුවකය තුළ ම නම් අවාෂ්පයිල් දුව්‍යක දිය කළ විට ලැබෙන දුවනුයේ වාෂ්ප පිඩිනය ඉහත ප්‍රස්ථාරයේ ම කඩ ඉරි මගින් දක්වන්න. එය මිශ්‍රණය ලෙස නම් කරන්න.
- සංගුද්ධ හා තාපාංකය  $T_1$  ලෙස ද ම තුළු දිය කළ විට ලැබෙන තාපාංකය  $T_2$  ලෙස ද ලබනු කරන්න.
- $T_3$  නම් උෂ්ණත්වයේ දී ( $T_3 < T_1$ ) ම නි වාෂ්ප පිඩිනය  $P_1$  ද, මිශ්‍රණයේ වාස්ප පිඩිනය  $P_2$  ද ප්‍රස්ථාරයේ දක්වනු කරන්න.
- $T_3$  උෂ්ණත්වයේ ද දුව කළාපයේ ම නි මුළු හාගය  $X_n$  නම්  $X_n$  සඳහා ප්‍රකාශනයක්  $P_1$  හා  $P_2$  යොදාගෙන ලියා දක්වන්න.

$$\frac{P_1 - P_2}{P_1} = x \quad [10]$$

V. A හා B නම් දුව දෙකක, සංගුද්ධ අවස්ථාවේ සංතාපීත වාෂ්ප පිඩින පිළිවෙළත්  $P^o_A$  හා  $P^o_B$  වේ. මෙවා මිශ්‍ර කළ විට පරිපූර්ණ දුවනුයක් ලැබේ.

මෙම දුවනුයේ දුව කළාපයේ A හා B මුළු හාග පිළිවෙළත්  $X_A$  හා  $X_B$  වන අතර වාෂ්ප කළාපයේ මුළු හාග  $Y_A$  හා  $Y_B$  වේ. එම දැන් උපයෝගී කරගෙන

$$Y_A = \frac{P^o_A}{P^o_A + (1 - \frac{1}{X_A}) P^o_B}$$

රඹු තියවය .

$$P_A = P_A^o X_A$$

$$P_B = P_B^o X_B \quad [2]$$

චාප කඩ, පයට ගෙවූ උක්කාය

දිංතක ප්‍රේත තියවය .

$$P_A = P_T \cdot Y_A \quad [2]$$

$$P_T = P_A + P_B \quad [2]$$

$$Y_A = \frac{P_A}{P_A^o X_A + P_B^o X_B} \quad [5]$$

$$P_A^o X_A + P_B^o X_B$$

$$X_B = 1 - X_A \quad [2]$$

$$Y_A = P_A^o X_A \quad [2]$$

$$P_A^o X_A + (1 - X_A) P_B^o$$

$$Y_A = \frac{P_A^o}{P_A^o + (1 - \frac{1}{X_A}) P_B^o} \quad [5]$$

$$Y_A = \frac{P_A^o}{P_A^o + (1 - \frac{1}{X_A}) P_B^o}$$


$$P_A^o - (1 - \frac{1}{X_A}) P_B^o$$

04. A,B,C,D යනු  $C_4H_{10}O$  අණුක සූරුය සහිත වත්තිය නොවන කාබනික සංයෝග 4කි. A හා B දී C හා D දී එකිනෙක සේවාන සමාචාරවික වේ. D තිරු.ZnCl<sub>2</sub>/යා.HCl හමුවේ දී ක්ෂේත්‍රීක ආච්ලනාවයක් ලබාදේ.


A,B,C එකම ප්‍රතිකාරකය මගින් ඔක්සිකරණය කළ විට පිළිවෙළින් E,F,G සංයෝග ලැබේ. E,F,G සංයෝග තුනම 2,4-DNP සමග රතු තැකිලි අවක්ෂේපයක් දෙන අතර E වොලන්ස් ප්‍රතිකාරකය සමග රිදි කැඩපනක් ලබා නොදේ.

i. A,B,C,D,E,F,G සංයෝග හඳුනාගන්න


A




B




C




D




E



F




G



$05 \times 7 = 35$

ii. B සහ 2,4-DNP ප්‍රතිකියාවන් යාදන ප්‍රධාන එලයේ ව්‍යුහය අදින්න









05

iii. මෙයින් ප්‍රකාශසමාචාරවිකතාව දක්වන සංයෝග කුමක් ද

A



05

B. පහත ප්‍රතික්‍රියා වලදී යුදෙන ප්‍රධාන කාබනික එලයේ ව්‍යුහය අදින්න




$$\boxed{05 \times 7 = 35}$$


C. ඉහත B(ii) ප්‍රතික්‍රියාවේ ප්‍රධාන කාබනික එලය ලැබීමට අදාළ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලියන්න



$$* \text{ මෙම සෙවා } 01 \times 8 = 08 .$$



$$\Delta H_c^\phi = 2222 \text{ kJ mol}^{-1} \quad [4+1]$$



ഒക്ട ഓറോഗ്യ്,

$$\Delta H_c^\phi - 126 = [(-394 \times 4) - (286 \times 5)] \text{ kJ mol}^{-1}$$

$$\Delta H_c^\phi = 2880 \text{ kJ mol}^{-1} \quad [4+1] \quad [40]$$

(ii)  $Q = ms\Delta t \cdot [2]$   
 $= 250 \text{ cm}^3 \times 4.09 \text{ g cm}^{-3} \times 4.2 \text{ J g}^{-1} \text{ K} \times (95 - 80)^\circ\text{C} \quad [2 \times 4 = 8]$   
 $= 68250 \text{ J} = 68.25 \text{ kJ.} \quad [4+1]$

(iii) i.  $C_4H_{10}$  മുകളിൽ  $= \frac{1 \text{ mol}}{2880 \text{ kJ}} \times 68.25 \text{ kJ}$   
 $= 0.0237 \text{ mol} \quad [4+1]$


$CO_2$  ഘടകാംശം  $= 0.0237 \times 4 \text{ mol} \times 44 \text{ g.}$   
 $= 4.17 \text{ g} \quad [4+1]$

ii.  $C_3H_8$  മുകളിൽ  $= \frac{1 \text{ mol}}{2222 \text{ kJ}} \times 68.25 \text{ kJ}$   
 $= 0.031 \text{ mol} \quad [4+1]$

$CO_2$  ഘടകാംശം  $= 0.031 \times 3 \text{ mol} \times 44 \text{ g mol}^{-1}$   
 $= 4.092 \text{ g} \quad [4+1]$

22 A/L പാപ്പി [ papers group ]

$$(b) (i) K_p = \frac{P^2_{XO} x_{O_2(g)}}{P x_{O_2(g)}} \quad [4+1]$$



$$n_T = 0.15 + x \quad [5]$$

$$PV = nRT \quad [5]$$

$$n = \frac{8 \times 10^5 \text{ Pa} \times 2 \times 1^{-3} \text{ m}^3}{8000 \text{ J mol}^{-1}} \quad [4+1]$$

$$= 0.2 \text{ mol}^{-1}$$

$$0.15 + x = 0.2$$

$$x = 0.05 \text{ mol} \quad [4+1]$$

$$n_{XO_2} = 0.1 \text{ mol} \quad [4+1]$$

$$n_{XO} = 0.1 \text{ mol} \quad [4+1]$$

$$P_{XO} = 8 \times 10^5 \times \frac{1}{2} = 4 \times 10^5 \text{ Pa} \quad [4+1]$$

$$P_{XO_2} = 8 \times 10^5 \times \frac{1}{2} = 4 \times 10^5 \text{ Pa} \quad [4+1]$$

$$K_p = \frac{(4 \times 10^5 \text{ Pa})^2}{4 \times 10^5 \text{ Pa}} = 4 \times 10^5 \text{ Pa} \quad [4+1]$$

$$(ii) . K_p = k_C (R_T)^{\Delta n} \quad [3]$$

$$\Delta n = 1 \quad [2]$$

$$k_C = 4 \times 10^5 \text{ Pa} (8 \times 10^3 \text{ J mol}^{-1})^1$$


$$= 50 \text{ mol}^{-3} \text{ m} \quad [4+1]$$

$$(iii) Q = \frac{(3 \times 10^5 \text{ Pa})^2}{3 \times 10^5 \text{ Pa}} \quad [4+1]$$

$$= 3 \times 10^5 \text{ Pa} \quad [4+1]$$

Q ദുർഘട്ടനായ Kp കുറഞ്ഞതിലൂടെ .  
 $Q = K_p$  മുകളിൽ  $P_{XO_2}$  അടിസ്ഥാനം മുൻപു  $P_{XO}$  മുകളിൽ . [4+1]

22 A/L ഫാസി [ papers group ]



$$\begin{array}{ccccccc} c & - & - & - & - \\ c-x & x & x & x & x \end{array} \quad [5]$$

$$K_b = \frac{x^2}{c-x} \quad [5] \quad \text{pH} = 11$$

$$\text{pOH} = 3$$


$$[\text{OH}^-] = 1 \times 10^{-3} \text{ mol dm}^{-3} \quad [5]$$

$$c-x \approx c \text{ തീരുമാ } [2]$$

$$1.25 \times 10^{-5} \text{ mol dm}^{-3} \times c = [\text{OH}^-]^2 \quad [3]$$

$$c = \frac{(1 \times 10^{-3})^2}{1.25 \times 10^{-5}}$$

$$c = 0.08 \text{ mol dm}^{-3} \quad [5]$$



$$k_b = \frac{[R-\overset{+}{\text{NH}_3}] [\text{OH}^-]}{[R-\text{NH}_2]} \quad [3]$$

$$\log k_b = \log [\text{OH}^-] + \log \frac{[R-\overset{+}{\text{NH}_3}]}{[R-\text{NH}_2]} \quad [3]$$

$$-\log k_b = -\log [\text{OH}^-] - \log \frac{[\text{രഹം}]}{[\text{കുല്പം}]}$$

$$\text{p}k_b = \text{pOH} + \log \frac{[\text{കുല്പം}]}{[\text{രഹം}]} \quad [5]$$

$$\text{p}k_a + \text{p}k_b = 14 \quad [2]$$

$$14 - \text{p}k_a = 14 - \text{p}^H + \log \frac{[\text{കുല്പം}]}{[\text{രഹം}]} \quad [5]$$

$$\text{p}^H = \text{p}k_a + \log \frac{[\text{കുല്പം}]}{[\text{രഹം}]} \quad [5]$$

$$(iii) K_a = \frac{K_w}{K_b} \quad [R]$$

$$= \frac{1 \times 10^{-14}}{1.25 \times 10^{-14}} \text{ mol}^2 \text{ dm}^{-6} \quad [3]$$

$$= 8 \times 10^{-6} \text{ mol dm}^{-3} \quad [2+1]$$

$$(iv). \quad p^H = p^{K_a} + \log \frac{[\text{കുഴല}]}{[\text{സംസ്ഥ}]} \quad [2]$$

$$p^H = 9 + \log \left( \frac{0.2}{0.4} \right) \quad [3]$$

$$\begin{aligned} p^H &= 9 + (-1 + 0.6990) \quad [2] \\ &= 9 - 0.301 \\ &\approx 8.699 \quad [4+1] \end{aligned}$$

ഉച്ചകലർപ്പങ്ങൾ : - ഒരുമിച്ചായെ നിഃവിളിക്കുന്ന നിഃവിളിക്കുന്ന അടിസ്ഥാനം എന്ന്  
NH<sub>4</sub><sup>+</sup> ഓരോ വരെ നിഃവിളിക്കുന്ന അടിസ്ഥാനം എന്ന്  
NH<sub>4</sub>OH നിഃവിളിക്കുന്ന അടിസ്ഥാനം എന്ന്

[75]

$$(b) (i). \quad K_{SP(\text{CoS})} = \left[ \text{Co}^{+2}_{(\text{aq})} \right] \left[ \text{S}^{2-}_{(\text{aq})} \right] \quad [5]$$

$$6 \times 10^{-21} = 1 \times 10^{-4} \times \left[ \text{S}^{2-}_{(\text{aq})} \right] \quad [5]$$

$$\left[ \text{S}^{2-}_{(\text{aq})} \right] = 6 \times 10^{-17} \text{ mol dm}^{-3}$$

$$\text{അംഗീകാരിയായ } \text{Na}_2\text{S } \text{ ശാഖാപ്രക്രിയ = } 6 \times 10^{-17} \text{ mol dm}^{-3}. \quad [4+1]$$


$$K_{SP(\text{ZnS})} = \left[ \text{Zn}^{+2}_{(\text{aq})} \right] \left[ \text{S}^{2-}_{(\text{aq})} \right]$$

$$1.5 \times 10^{-23} = 1 \times 10^{-5} \left[ \text{S}^{2-}_{(\text{aq})} \right] \quad [5]$$


$$\left[ \text{S}^{2-}_{(\text{aq})} \right] = \frac{1.5 \times 10^{-23}}{1 \times 10^{-5}}$$

$$\text{അംഗീകാരിയായ } \text{Na}_2\text{S} = \left[ \text{S}^{2-}_{(\text{aq})} \right] = 1.5 \times 10^{-18} \text{ mol dm}^{-3} \quad [4+1]$$

22 A/L ഫൈല് [papers group]



$$K_{a_1} = \frac{[H^+(aq)][HS^-(aq)]}{[H_2S(aq)]} \rightarrow ① \quad [5]$$



$$K_{a_2} = \frac{[H^+(aq)][S^{2-}(aq)]}{[HS^-(aq)]} \rightarrow ② \quad [5]$$

(iii) ① අන්තර්

$$[HS^-(aq)] = \frac{[H_2S(aq)] \cdot K_{a_1}}{[H^+(aq)]} \quad [5]$$

② ඔ පෙළගාස,

$$K_{a_2} = \frac{[H^+(aq)][S^{2-}(aq)][H^+(aq)]}{[H_2S(aq)] \cdot K_{a_1}} \quad [5]$$

$$[H^+(aq)]^2 = \frac{K_{a_1} \cdot K_{a_2} [H_2S(aq)]}{[S^{2-}(aq)]} \quad [5]$$

$$[H^+(aq)] = \sqrt{\frac{K_{a_1} \cdot K_{a_2} [H_2S(aq)]}{[S^{2-}(aq)]}}$$

22 A/L අස්ථි [papers group]

COS සෙවක

$$[H^+(aq)] = \sqrt{\frac{1 \times 10^{-7} \times 1 \times 10^{-15} \times 0.1}{6 \times 10^{-7}}} \quad [5]$$

$$[H^+(aq)] = \sqrt{1.6 \times 10^{-17}} \\ = 4 \times 10^{-9} \text{ mol dm}^{-3}$$

$$pH = -\log_{10}(4 \times 10^{-9})$$

$$= 4 - 0.6021$$

$$= 3.397$$

$$pH = 3.4 \quad [4+1]$$

$$\text{Zn अवैध्य, } [\text{H}^+_{(\text{aq})}] = \sqrt{\frac{1 \times 10^{-7} \times 1 \times 10^{-15} \times 0.1}{1.5 \times 10^{-16}}}$$

$$[\text{H}^+_{(\text{aq})}] = \sqrt{6.67 \times 10^{-6}}$$

$$= 2.58 \times 10^{-3}$$

$$\text{pH} = -\log 2.58 \times 10^{-3}$$



$$= 3 - 0.4116$$

$$= 2.58$$

4+1

75

22 A/L අභි [ papers group ]



$$Q = I \cdot t \quad [2]$$

$$= 2A \times 16200 \text{ s}$$

$$= 32400 \text{ C} \quad [5]$$

iii)  $e^n$  ഉള്ള അളവ്  $= \frac{32400 \text{ C}}{96485 \text{ C mol}^{-1}}$

$$= 0.336 \text{ mol} \quad [3]$$

iv)  $e^n \text{ mol} \approx \text{O}_2 \text{ mol}$ .

$$4 : 1 \quad [2]$$

$$\text{O}_2 \text{ അളവ് } = 0.084 \text{ mol.} \quad [3]$$

$\text{O}_{2(g)}$  ആഭാസ വും,

$$PV = nRT \quad [2]$$

$$V = \frac{nRT}{P} = \frac{0.084 \text{ mol} \times 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1} \times 298 \text{ K}}{1 \times 10^5 \text{ Pa}} \quad [5]$$



$$= 208.1 \times 10^{-5} \text{ m}^3$$

$$= 2.08 \text{ dm}^3 \quad [3]$$

v) ജോലിയായ  $\text{H}_{2(g)}$  അളവ്  $= 0.084 \times 2 \text{ mol} \approx$   
 $= 0.168 \text{ mol}$  [2]

$$\text{H}_2 \text{ ആഭാസം } = 0.168 \text{ mol} \times 2 \text{ g mol}^{-1}$$

$$= 0.336 \text{ g} \quad [3]$$



$$\text{iv, } E^\ominus_{\text{cell}} = E^\ominus_{\text{ca}} - E^\ominus_{\text{anode}} \quad [5]$$

$$= +0.27 \text{ V} - (-0.76 \text{ V}) \quad [3+1+1]$$

$$= 1.03 \text{ V} \quad [5]$$

(b) (i) CO

[5]

(ii)  $1s^2 2s^2 2p^6 3s^2 3p^6 3d^7 4s^2$  [5]

(iii)  $\text{CoCl}_2 / [\text{Co}(\text{H}_2\text{O})_6] \text{Cl}_2$ . [5]

(iv). Q -  $[\text{CoCl}_4]^{2-}$

R -  $[\text{Co}(\text{NH}_3)_6]^{2+}$

S -  $[\text{Co}(\text{OH})]^+$

T -  $\text{Co}(\text{OH})_2$

U -  $[\text{Co}(\text{NH}_3)_6]^{3+}$   $5 \times 5 = 25$

(v). P - Cobalt (II) chloride / hexaaqua cobalt (II) chloride.

Q - tetrachloridacobaltate (II) ion

R - hexaamminecobalt (II) ion  $5 \times 3 = 15$

(vi) —

(vii) സെൽ [5]


(viii) CoS. [5]

(ix) കോഡ് -  $\text{CoCl}_2$ .

സോഡ് -  $\text{CoCl}_2 \cdot 6 \cdot \text{H}_2\text{O}$   $5 \times 2 = 10$

22 A/L പാതി [ papers group ]

08) (a)



22 A/L පෝ [ papers group ]









(b) P -  $\text{NaNO}_3$ , ex:  $\text{HCl}$   
 $0^\circ\text{C} - 5^\circ\text{C}$

Q -  $\text{CuCN}$ R -  $\text{H}_2\text{O}/\text{H}^+$ S -  $\text{PCl}_3$ T - ex:  $\text{NH}_3$ ,  $\Delta$ U - ex:  $\text{H}_2\text{SO}_4$ , ex:  $\text{HNO}_3$ ,  $\Delta$ 

V - 1.  $\text{LiAlH}_4$ , ZnO  
 2.  $\text{H}_2\text{O} + \text{H}^+$


W -  $\text{PCl}_3$ 

$$4 \times 11 = 44$$




$$5 \times 16 = 80$$

(c) • 2-chloropropene



2-chloropropane



• 2-chloropropene මල CI සම්බන්ධ කළක්  $\text{sp}^2$  මුදුමිකරණය එහි 2-chloropropane මල CI සම්බන්ධ කළක්  $\text{sp}^3$  මුදුමිකරණය එහි ඇතුළත්.

•  $\text{sp}^3$  මුදුම් කාකුණු කාලය මත්  $\text{sp}^2$  මුදුම් කාකුණු කාලය නිසා ඇතුළත්.

• ∴ 2-chloropropane මල C-Cl පෙනෙන නිශ්චය ඇතුළත්.

• 2-chloropropene ජනක පැහැදිලි සම්පූර්ණ අංශක පාදනය.



• ∴ මෙහි ජනක ආකාරයේ සම්පූර්ණ මුදුමක ඇතුළත්.



22 A/L අසි [ papers group ]

(09)(a) (i)  $\text{Ag}^+$ ,  $\text{Cu}^{2+}$ ,  $\text{Cr}^{3+}$


$5 \times 3 = 15$

- (ii) A -  $\text{AgBr}$   
 B -  $[\text{Ag}(\text{NH}_3)_5]^+$   
 C -  $\text{Ag}$   
 D -  $\text{Cu}(\text{OH})_2$   
 E -  $[\text{Cu}(\text{NH}_3)_4]^{2+}$   
 F -  $\text{CuI}$   
 G -  $\text{I}_2$   
 H -  $[\text{Cr}(\text{OH})_6]^{3-}$

- I -  $\text{CrO}_4^{2-}$   
 J -  $\text{Cr}_2\text{O}_7^{2-}$   
 K -  $\text{Cr}_2\text{O}_3$   
 L -  $\text{N}_2$   
 M -  $\text{Mg}_3\text{N}_2$   
 N -  $\text{Mg}(\text{OH})_2$   
 O -  $\text{NH}_3$

$3 \times 15 = 45$

(iii) X -  $\text{H}_2\text{O}_2$  [4]



(v) ප්‍රාගුල්‍ය [4] 69/175  
 22 A/L අධික පාඨමාධ්‍ය [papers group]

(b)



$$\text{Q} \text{ ආවතන } 100\text{cm}^3 \text{ වෙ } \text{BaSO}_4 (\text{s}) \text{ mol} = 0.446\text{g} / 233\text{g mol}^{-1}$$



$$= 0.002 \text{ mol}$$

$$\text{Q} \text{ ආවතන } 500\text{cm}^3 \text{ වෙ } (\text{NH}_4)_2\text{SO}_4 = 0.002 \text{ mol} \times 5$$

$$= 0.01 \text{ mol}$$

$$\text{Q} \text{ ආවතන } 500\text{cm}^3 \text{ වෙ } (\text{NH}_4)_2\text{SO}_4 \text{ ප්‍රකාශනය } = 0.01 \text{ mol} \times 132\text{g mol}^{-1}$$

$$= 1.32\text{g}$$



$$\text{එසෝලු මූල } \text{NaOH} \text{ මුළු } = 0.1 \text{ mol dm}^{-3} \times 30 \times 10^{-3} \text{ dm}^3$$

$$= 0.003 \text{ mol}$$

$$\text{Q} \text{ ආවතන } 500\text{cm}^3 \text{ හා } \text{ප්‍රකාශනය } \text{ හැඳුව } \text{ සහුග්‍රීත්‍ය } \text{ NaOH } \text{ මුළු } = 0.003 \text{ mol}$$



$$\text{Q} \text{ ආවතන } 500\text{cm}^3 \text{ හා } \text{ප්‍රකාශනය } \text{ හැඳුව } \text{ සහුග්‍රීත්‍ය } \text{ NaOH } \text{ මුළු } = 0.03 \text{ mol}$$

① ඉවත් 500cm<sup>3</sup> හේ  $(\text{NH}_4)_2\text{SO}_4$  මුළු = 0.01 mol [3]

$(\text{NH}_4)_2\text{SO}_4$  සමඟ ප්‍රක්ෂීය කළ NaOH මුළු = 0.02 mol [3]

$(\text{NH}_4)_2\text{SO}_4$  සමඟ ප්‍රක්ෂීය කළ NaOH මුළු = 0.03 - 0.02  
= 0.01 [3]

$(\text{NH}_4)_2\text{SO}_4$  හැකැලා =  $0.01 \times 116$   
= 1.16 g. [5]



ඉහත ප්‍රක්ෂීය ලේස්ම ලිය ඇත්තේ පමණක  
අමත්තු ලෙස් (පිළු) ප්‍රහාරා කිරීතු.

[75]

22 A/L අධි [ papers group ]

- (10) (a) (i) \* මුහුදු ප්‍රකිණත සංඛ්‍යාලභාවය  
 \* ප්‍රවේශ අනුෂ්‍රව  
 \* දිගු කාලීන ප්‍රයෝග්‍රමයට යෙකු තිබා ඇංග්‍රීස් ජෘවකීම. [3]

(ii) I. \* S හේ S අඩිංගු ලෙපය

\* මාත්‍ය / O<sub>2</sub>

\* ප්‍රත්‍යාග්‍රහණය

$$2 \times 3 = 6$$

II. \* NH<sub>3</sub>

\* මාත්‍ය / O<sub>2</sub>

\* ප්‍රත්‍යාග්‍රහණය

$$2 \times 3 = 6$$

III. \* හිටුවකි (Fe<sub>2</sub>O<sub>3</sub>) හේ ඔග්‍රැනිටි (Fe<sub>3</sub>O<sub>4</sub>)

\* කොකු (C)

\* තුෂු ගලු, රූපාලමකිටි




$$2 \times 4 = 8$$

\* මාත්‍ය / O<sub>2</sub>

IV. \* මුහුදු ප්‍රත්‍යාග්‍රහණය / NaCl එවුටු ප්‍රත්‍යාග්‍රහණය.



\* ප්‍රත්‍යාග්‍රහණය

$$2 \times 2 = 4$$




$$2 \times 4 = 8$$

\* V<sub>2</sub>O<sub>5</sub> උක්සුලෝරෝ




සේට්




$$2 \times 4 = 8$$






¶ Pt/Rh උක්සුලෝරෝ 850°C උක්සුලෝරෝ තුෂු



1000°C ඉ මුහුදු උක්සුලෝරෝ තුෂු



$$2 \times 4 = 8$$





$$2$$

(iv) කුරුමානකය —  $\text{NaOH}$  ගිණුපාලනය

[3]

හෙතු — ඉකා පහැදු වෙත මූල්‍ය එලා ඇසීමේ තැක්කියාව .  
 — සංඛ්‍යා හා මෙහෙයු සේවුම්කාරණ නිශ්චාලනයට  
 — පාරිජිත හානි අවමතීම  
 — අනුසූල ප්‍රයෝගනයට ගත නැති එම  
 — ජේටො විෂලු නිශ්චාලනයට යොමුම් මේ [  $3 \times 4 = 12$  ]

[10]



$-3\text{O}_3$ .



[  $2 \times 5 = 10$  ]

(ii) \* CFC

\* HCFC හෝ මෙහෙයු [4]




හෙතු — ඉහත මායාන් මිනින් ආ මුශ්‍ය හැඳිලිමෙන්  
 මිශ්‍යෙන් අප්‍රක්‍රියාවල මිශ්‍යවාය වේ. [2]

## 22 A/L අභි [ papers group ]

(iii) ප්‍රක්‍රියා රේඛන දීමිකාව [4]

(iv) පාරුලුණය බව අඩුම් මාරු දැම්මා ඇති එම එම එම

අරුණ දැම්මා ඇති එම



(M යනු අභිජනක නිශ්චාලනය ඇවෝරු නිර්මා මාකෘද්‍ය ප්‍රතිඵල්)  
 (M යනු අභිජනක නිශ්චාලනය ඇවෝරු නිර්මා මාකෘද්‍ය ප්‍රතිඵල්)



ඉහත ඊට භාෂ්‍යාතික සමාන ප්‍රතිඵල් නිර්මා මාකෘද්‍ය ප්‍රතිඵල් බව,  
 PAN, PBN අභිජනක නිශ්චාලනය.

[10]

- (v) - ග්‍රෑටුජය පැලුඩියෙහි, කැස්ජ හිතිය හටගනී .  
 - කාබනික සංයෝගවල දැක්වූ බහුභාෂ්‍ය අනුරූප  
 මිඛුත්තභය කුණු . ආබැවුම් රේඛී හා බෙඟලල තුෂාක්මය  
 අයි අඩු කුණු . මිශ්‍රණය මිරෝප්‍රාය කරනු .
- අශ්‍රාලෝකය ප්‍රකිරුතාය කුණු බැවින් පෙනීමට තාබා පැක් කුණු .  
 - ගාක විශ්‍රාය අඩු කුණු . නුල මලට විහ සංස්කෘති .  
 - ආහාර නිශ්චාලනය අඩු කුණු .

[6]


- (c) i). ගාක හා සකක්ව තුමා මගින් පරෙනාක හිජුදුවය [5]  
 බලු ගැනීමිය .

- (ii). ගාකකේල් / ප්‍රාලුව කේල් සහ අශ්‍රාලෝකායෙල (මෙහෙයුල) [3+3]

- (iii). 1. කේලුවල සැයෙන්ගීකුණුව සාම්ප්‍රදායික තොවන සංයෝග තුවක කිරීම .  
 2. මෙහෙයුල තුෂ් නැංු NaOH මිශ්‍රණ ප්‍රස්ථාන නෙල සමඟ මිශ්‍රකිරීම .  
 3. ඉකාම හොඳුන 50°C පමණ උග්‍රත්වයෙන් යෙදෙය  
 හොකුවතා තැබුන්ම් .  
 4. සෑලු 6 මෙනු මි පැසු ඉහළින ඇත් පෙළ කිස්ල තුවක  
 කුණුගැනු ලැබේ .  
 5. යෙවා කිස්ල ප්‍රාලුව සමඟ පැමිණුම් කු තුකිම ඇත් නැංු NaOH  
 හා අශ්‍රාලෝකායෙලය තුවක කිරීම .

[3x5]

## 22 A/L අභි [papers group]



- (v). \* මිශ්‍රකාට අවහන කෙටුවමයින් නිශ්චාලන සහ ප්‍රමාණය  
 කටයුතු මෙහි ම  
 මිශ්‍රකාට ලබාගැනීම සඳහා බොරොල සෑප්‍රුව සම්බන්ධ මෙ .

[5]

\* මායිමෙල උග්‍රතාය

[4]



22 A/L අප්  
papers group



**LOL.lk**  
Learn Ordinary Level

# විභාග ඉලක්ක පහතුවෙන් ජයග්‍රහණ පත්‍රිය විභාග ප්‍රශ්න පත්‍ර



- Past Papers    • Model Papers    • Resource Books
- for G.C.E O/L and A/L Exams



විභාග ඉලක්ක ජයග්‍රහණ  
Knowledge Bank



Master Guide



**HOME**  
DELIVERY



**WWW.LOL.LK**



Whatsapp contact  
**+94 71 777 4440**

Website  
**www.lol.lk**



Order via  
WhatsApp

**071 777 4440**